

බම්ම නානත්ත කුදාණය



හන්තේ ජීවාලෝකාර

ඩම්ම නානැත්ත කදාශය

හන්තේ ජීනාලංකාර

ඩම්මගවේසි හාටනා මධ්‍යස්ථානය

ඩම් දානය පිණිසයි

ප්‍රථම මුද්‍රණය : 2019 ජනවාරි මස

මුද්‍රණය

වම්පිකා ප්‍රින්ටර්ස්
කොළඹ පාර, වැහැර, කුරුණෑගල

Tele: +94 37 2226165

www.champikaprinters.com

පෙරවදන

සිඩිනි හි ලංකාරාම විහාරස්ථානය පුණුසාකාම් විගාල පිරිසකට ධමියෙන් පිහිටක් ලබාදෙන පින්බර සෙනසුනාකි. එහි ප්‍රධාන අනුශාසක පූජනීය මිගහකුම්මිරේ ධම්මගවේසි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, පසුගිය වර්ෂ කීපයකම හාවනා වැඩ සටහන් පැවැත්විනි. මෙවරද 2018 දෙසැම්බර් මාසයේදී එහි සැදැහැවත් ධමිකාම් පින්වත් පිරිසකගේ සංවිධානයෙන් දින පහක හාවනා වැඩ සටහනක් පැවැත්විනා.

එම දහම් වැඩ සටහනේදී හාවනානුයෝග්හි පිරිසට විශේෂ ධම් දේශනාවන් පෙලක් පවත්වන ලදී. එම දේශනාවන්ගෙන් තෝරාගන්නා ලද දේශනාවන් කීපයක් පොතක් හැටියට මුදුණය කොට ධමිකාම් පින්වතුනට බෙදාදිමට විශේෂයෙන් සිත යොමුකළේ පින්වත් පද්මා කරුණාතිලක මහත්මිය ය. දහම් පොත් සකස් කිරීමේ පුරුවක් හදාගත් එම මහත්මියගේ මෙම උතුම ව්‍යායාමය ප්‍රසාගනීයය.

නොඇසු ධමීයක් අසන්නට සැලැස්වීම, නොකියවු ධමී කාරණාවන් කියවන්නට සැලැස්වීම උතුම පින්කමකි. එම ධමී හාගාය හිමිකරගත් එතුමියට, මෙම පොත කියවන සැමදෙනාගේම ප්‍රසාගාව ආගිරවාදය හිමිවිය යුතු යැයි සිතම්.

මෙහි එන ධම් විස්තරය කට්ත භාජාවෙන් ඉදිරිපත් කර ඇත. එය ලිඛිත භාජාවට ගලපා කියවන්නාට පහසුවෙන් අර්ථ ග්‍රහනය කරගැනීම පිණිස සරල සංසේද්ධායන් පමණක් සිදුකර ඇත. එහෙන් භාජාවට වඩා ධම්රාලය ආරක්ෂා කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව සිහිපත් කරමු.

එක් අයෙක් හෝ මෙම පොත කියවා, එක දහම් පදයක් හෝ දැනගෙන ධම්ය කෙරෙහි සැදැහැ සිත උපද්‍රවා ගත්තේ නම්, එයින්ම මෙම පොත සකස්කිරීමේ කායේය ඉටුවී ඇතැයි විශ්වාස කරමු.

වෙළඳ තොළලා දහම් වැඩසටහන සංවිධානය කරගත් පින්වතුන් සැමදෙනාවත්, මෙම දහම් පොත සකස්කොට මූල්‍යාන්‍ය කර බෙදාහීමට කටයුතු කළ පින්වත් පද්මා කරුණාතිලක මහත්මියටත් ධම් ඇානය භාවනා ඇානය පහලවේවා....! මේ උතුම් ධම් ඇනමය පින සසර දුකින් මිදි අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා සි මෙත් සිත් පෙරදැරිව ප්‍රාර්ථනය කරමු.

මෙයට මෙමත්‍යීයෙන්

හන්තේ ජීවාලංකාර

පුණුසානුමෝද්ධානාව

සබඩ දානා ධම්ම දානා ජීනාත්

සියල් දානයන් පරදවා බර්ම දානය ජය ගනී

සම්බුද්ධ ගාසනයේ පර්යාප්තිය වගයෙන් සැලකෙන ඒ නිර්මල බුද්ධවචනය ඇතුළන් ත්‍රිපිටකය, වසර 2300 කට අධික කාලයක් විවිධ අභියෝගයන්ට මූහුණ දෙමින් දිවිහිමියෙන් සුරක්ෂිත කරමින්, යුගයෙන් යුගයට, පරපුරෙන් පරපුරට රැගෙන ආ, අතිතයේ වැඩසිටියාවූත්, වත්මානයේ වැඩසිටින්නාවූත්, ඒ උතුමන්වහන්සේලාට නමස්කාරවේවා!

පසුගිය වසර කිහිපයකම අප විභාරස්ථානයට වැඩමකාට භාවනා වැඩ සටහන් පැවැත්වූ භන්තේ ජීනාලංකාර ස්වාමීන්වහන්සේට අපගේ කෘතභූතාවය පූදකරමු. එම සත් කායීයය ඉදිරියටත් පවත්වාගෙන යාමට ගක්තිය දෙධායා ලැබේවායි ප්‍රාථිනා කරමු.

සැමට දහම මග හෙළිකර දීමට නිරතුරුවම කටයුතු කරන සිඛිනි ලංකාරාමවාසී නායක ස්වාමීන්වහන්සේ ඇතුළ සියලුම හිජ්‍යුන්වහන්සේලාටද, ධම් ප්‍රවාරක කටයුතු සඳහා මෙම පුණු භුමියට වැඩමකරන්නාවූ සියලුම ආගන්තුක ස්වාමීන්වහන්සේලාටද, සුවසේ ගාසනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ගක්තිය, දෙධායා සහ නිදුක් නිරෝගී දිසීයු සම්පත් අභිවධිනායවේවා!

විභාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා ඇප කැපවී වැඩකරන්නාවූ විභාරස්ථා දායක සභාවේ සැමටත්, මෙම පුණු තුමිය ඉතාමත් සංවිධානත්මකව පවත්වාගෙන යාමට නන් අයුරින් උද්ධු උපකාර කරන්නාවූ සියලුම දෙනාටත් නිවන් මගට ගොමුවීමටම මෙම ග්‍රන්ථය හේතුවේවා!

භාවනා වැඩසටහන සංවිධානය කළා වූ සහ විවිධ අයුරින් සභායවෙමින් උද්ධු උපකාර කළා වූ සියලුම දෙනාටත්, මෙම ධම් ග්‍රන්ථය ඔබ අතට පත් කිරීමට විවිධ අයුරින් කටයුතු සංවිධානය කළා වූ සැම දෙනාටත්, ග්‍රන්ථය පරිශීලනය කරන ඔබටත්, නිවන් අවබෝධය පිණීසම මෙම ග්‍රන්ථය හේතුවේවා!

මෙම සියලු පුණු ධම්යන්, පින් කැමති දෙවියන්ටත්, මිය පරලොව ගියා වූ අපගේ දෙමුවුපියන් ඇතුළ සියලු ඇත්ති මිත්‍රාදින්ටත්, සුජීවත්ව වාසයකරන සියලු නැ හිත මිතුරන්ටත්, සියලු ලෝ වැකියන්ටත් අන්වේවා! ඒ සැම නිවනින් සැනැසෙන්වා!

පද්මා කරුණාතිලක

2019-01-05

නමො තස්ස හගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ධම්මනානත්තේ ක්‍රාණෂ.

(අකුසලතෝ වචනත්ති)

තුන් ලෝකාග්‍රූහ හාගාවත්ත්වී, අරිහත්ත්වී සම්මා සම්බුද්ධපියාණන්වහන්සේට, ඒ උතුම ශ්‍රී සද්ධම් රත්නයට, උතුම වූ සංස රත්නයට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා!

තතුරුවන් සතු අනන්ත ගුණ බලයෙන්, මේ පින්වන් සැම දෙනාටම අද මේ ධම් දේශනාව තුළින් මා කියා දෙන්නට බලාපොරොත්තුවන්නාවූ ධම් කරුණු සියල්ලක්ම ඉතාමත්ම හොඳින් නිවැරදිව පිළිවෙළකට තේරුම්ගන්නට ලැබේවා! එයම ධම් මාගියක් වේවා! ඒ වගේම, ඒ ධම් මාගියේ ගමන්කොට, අසංඛත දාතු සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියා මෙමත්‍යයෙන් ප්‍රාථිනා කරනවා.

අපි අද නිවන් දැකීමට උපකාරවන ගාමහිර කරුණු විකක් කියාදෙන්නට බලාපොරොත්තුවෙනවා. හොඳින් සිහිය අවදි කරගෙන, තුවණ යොදාගෙන අවධානයෙන් අහන්න, හිතන්න.

බුදුරජාණන්වහන්සේට ධම්ය දැකින්නාවූ විසිතුරුවූ තුවණක් තිබෙනවා. එකක් නෙවෙයි, බුදුරජාණන්වහන්සේට ක්‍රාණ සමුදායක් තිබෙනවා. බුදුරජාණන්වහන්සේගේ ඒ පිහිටා තිබෙන ක්‍රාණ සමුදායේ දැකීමේ ගුණය, එක එක ධම්

කාරණයෙන් කාරණයට වෙනස්වෙනවා. එකම ඇඟයකින් නෙවෙයි, සියලුම දේවල් දැනගන්නේ, තෝරුමගන්නේ, අවබෝධ කරගන්නේ. පොදු වශයෙන් කියනවා සවීඳුතා යුදාණයෙන් දැනගන්තාය කියලා කියනවා.

බුදුරජාණන්වහන්සේට, ඒ ඒ ධම් කාරණය දැනගන්න, දැකගන්න, අවබෝධ කරගන්නාවූ විශේෂිත ඇඟ ධම් බොහෝ තිබුනා. අනන්ත ඇඟ තිබුනා. ඒ නිසා කියනවා,

අනන්ත යුදාණය් විමලය්
දක්ඩිනෙයෝ ගුණාකරෝ
පතිගන්භාතු හගවා
දක්ඩිණය්දක මුත්තම්.

ඒ අනන්ත යුදාණ සමුදායෙන් එක එක ධම් කාරණාවලට යොමුකරලා බලන දකින යුදාණයන් තිබෙනවා. ඒ ඒ යුදාණ කොටස්වලට, යුදාණ කාණ්ඩවලට, අවබෝධවෙන වැටහෙන ධම් මණ්ඩලන් තිබෙනවා.

ලිදාහරණයක් වශයෙන් ගත්තාම, අපි ඉන්නා මේ ගාලාවේ වහලය, බිත්ති, දොර ජනෙල් ආදී එක් එක් කොටස් භද්‍යන්න විශේෂිත දැනුම සමඟාරයක් අවශ්‍යවෙනවා. ඒ දැනුම එකින් එකට වෙනස් වෙනවා. ඒ වගේ, බුදුරජාණන්වහන්සේගේ ඇඟ ධම් සමුදායේ එක එක ධර්ම කාරණාවලට, එක එක අරමුණුවලට යොදා බලන, ඒ ඒ ඇඟ, ඒ ඒ දැනුම සමඟාරයක් තිබෙනවා. එවැනි යුදාණ සමුදායක් බුදුරජාණන්වහන්සේට තිබුනා.

ඩම් කාරණයක ඇතුලාන්තයකට බැසගෙන හිහිල්ලා, එහි ඇති ඉතාම කුඩා දේ පවා, පැහැදිලිව විසිතුරුව, හොඳට දැක අවබෝධ කරගන්න පූජාවන් පූජාම විදියේ, විශාල නුවණක් තික්ෂණ නුවණක් බුදුරජාණන්වහන්සේට තිබෙනවා. ඒ නුවණට කියනවා, ධාතු සවහාවයන් ද්‍රික්න්‍යාවූ නුවණ කියලා.

අපි අද මේ පින්වතුන්ට කියා දෙන්නට බලාපාරොත්තුවෙනවා, විපස්සනාවටත් ගැනෙන, සතිපට්‍යාන සුතුයේත් සඳහන්වෙන, ඒ ධාතු සවහාවයන් පිළිබඳව.

ධාතු කියලා කියන්නේ මොනාවාද?

අසංඛ්‍යක ධාතුව කියලා කියන්නේ නිව්‍යානයට. ඒත් ධාතු සවහාවයක්.

ධාතු කියලා කියන්නේ, අපි යම්කිසි දෙයක් කොටස් කරගෙන, කොටස් කරගෙන, බෙදාගෙන බෙදාගෙන ගියෙත්, අවසානයේ තව දුරටත් කොටස් කරන්න බැර තැනක නවතිනවා. ආන්න ඒ තව දුරටත් බෙදන්න බැරුව නවතින, ඒ ඉතුරුවෙන ඒ ගුණ සවහාවයට කියනවා ධාතු සවහාවය කියලා.

අපි මේ ලෝකයේ තිබෙන්නාවූ ධාතු සවහාව, පයිලී, ආසේෂ්, නේශේ, වායෝ ආදි වශයෙන් දක්වනවා. එපමණක් නොවයි, තව ගොඩාක් තිබෙනවා.

මෙ ධාතු ස්වභාවයන් කවදාචන්ම එකින් එකට සමාන වෙන්නේ නැ. ඒවා එකින් එකට වෙනස් වෙනවා. ඒ ඒ ධාතුන්ගේ ලක්ෂණ, ඒ ඒ ස්වභාව, එකින් එකට, එකින් එකට වෙනස්. ඒ නිසා කියනවා, ධාතු ස්වභාවයන්ගේ තියෙන නානත්වය කියලා. ධාතුන්හි තිබෙන්නාවූ වෙනස්ලව, ධාතුන්හි තිබෙන්නා වූ නානත්වය දැනගැනීමට, වෙනස් වෙනස් නුවණකුත් අවශ්‍යයි. ධාතු ස්වභාව 20 ක් තිබුනොත් ඒ ස්වභාව 20 දැනගන්නා වූ ඇන 20 ක් තියෙන්න වෙනවා.

ඒ නිසා, ඒ ධාතුන්හි ප්‍රජේදය දකින, ධමියන්හි ප්‍රජේදය දකින්නාවූ, නුවණට කියනවා, ‘ධාතු නානත්වය දකින්නාවූ නුවණ’ කියලා.

රුප දැකීමටම පමණක් පුළුවන්වූ ගුණ ස්වභාවයක්, ප්‍රසාදීය ගතියක්, ඇසේ තිබෙනවා. ඒ ප්‍රසාදීයට කියනවා වක්බූ ධාතු කියලා. ඒ වක්බූ ධාතුවට කළහැක්කේ එකම එක දෙයයි. බාහිරයේ ඇති වස්තුවල වණී ස්වභාවය දැක ගැනීම, වණීය ග්‍රහනය කරගැනීම පමණමයි. කවදාචන්ම බාහිරයේ තියෙන රුපයට හෝ වණීයට බැහැ ඒ කායීයය කරන්න. ඒ නිසා කියනවා, වක්බූ ධාතු කියලා.

ඒ වක්බූ ධාතු කියන එක පිටත පවතින ද්‍රව්‍යාන්මක කිසීම දේශීන් හදන්න බැහැ. ඒ වගේ ඇහැක්, ඒ වගේ වක්බූ ධාතුවක් හදන්නම බැහැ. රෝබෝලා හදන්න පුළුවන්, නමුත් රෝබෝලාට මේ වගේ ඇස් හදන්න බැහැ.

වක්බූ බාතු හදන්න පුළුවන්වෙන හේතුවක් තියෙනවා. ඒ තමයි කම්මිය.

වක්බූ බාතුවට රුප බාතුවක් ගුහනය වෙන්නට, ආලෝකයේ උද්ධිවක් උපකාරයකුත් අවශ්‍යයි. නමුත් වක්බූ බාතුවේ එකම එක වැඩිය තියෙන්නේ, කිසියම් දෙයක වණීය ගුහනය කරගැනීම පමණයි.

කනට කියනවා සෝත බාතු කියලා. මේ සෝත බාතුවේ ගැටෙන්නේ, ගබද මාතුයක් පමණයි. ගබදයක් නිකුත්වෙන්නේ වායුවකට සම්බන්ධව. වායුව හරහා එන ගබද මාතුයක් පමණක් ගුහනය කරගන්නාවූ ගතියක් තියෙනවා. ඒක එලිය ඇති තැනකද, අන්ධකාරයේද කියා වෙනසක් නැහැ. කනට තැත්තාම සෝත බාතුවට කරන්න පුළුවන්, ගබදය කියන්නාවූ ධමීය ගුහනය කරගන්න පමණමයි.

වක්බූ බාතුවට වණීය පමණක් ගුහනය කරන්න පුළුවන් වගේ, සෝත බාතුවට ගබද මාතු පමණක් ගුහනය කරන්න පුළුවන්. ඒ ගබද වලට පාටක් නැහැ. ඒ ගති ස්වභාවය ගුහනය කරන්නාවූ එකම ස්ථානය තමයි සෝත බාතු කියලා කියන්නේ.

වක්බූ බාතුවත්, සෝත බාතුවත් එකම විදිය නෙවෙයි. වෙනස් වෙනස් ගති ස්වභාව තිබෙන බාතු ස්වභාව දෙකක්.

ර්ලහට, වක්බූ බාතු කියලා කියන්නේ පයවිත් නෙවෙයි, ආපෝත් නෙවෙයි, තෝපෝත් නෙවෙයි, වායෝත්

නොවෙයි, වණීයන් නොවෙයි, ගන්ධය නොවෙයි, රස නොවෙයි. ඒවා එකක්වන් නොවෙන අමුතුම විදියේ ගුණ සංඛාචයක්. අපට ඇස් තිබුනාට, ඇහැ ගැන අපි දැන්නේ නැහැ. සෝත ධාතුව ගැනන් එහෙමයි.

සාණ ධාතුව කියලා කියන්නේ, ගන්ධය පමණක් හසුකරගන්නාවූ සංඛාචයක්. වක්මු ධාතුවේ සංඛාචය හෝ සෝත ධාතුවේ තිබෙන ලක්ශණ සංඛාචය සාණ ධාතුවට නැහැ.

මලක් ගත්තොත්, ඒ මලේ තිබෙනවා වණීයක්, දිගක්, පලළක්, උසක්, යම්කිසි හැඩයක්, රසයක්. ඒ කිසිවක් ඒ සාණ ධාතුවට වැඩක් නැහැ. ඒ සාණ ධාතුව කරන්නේ, මලේ තිබෙන්නාවූ විවිධවූ ගුණ සමඟාරය මැද තිබෙන සුවද ගුහනය කරගැනීම පමණයි. ඒ නිසා, සාන ධාතුව, වක්මු ධාතු, සෝත ධාතු වලට වඩා වෙනස්.

ර්ලහට තිබෙනවා, යම්කිසි දෙයක සුවදත් වැඩක් නැති, වණීයන් වැඩක් නැති, ගබදත් වැඩක් නැති, ඒ තුළ තිබෙන යම්කිසි රස සංඛාචයක්, රස ගතියක් පමණක් හසුකරගන්න පුළුවන් විදියේ ධාතු සංඛාචයක්. ඒකට කියනවා ජීවිත ධාතු කියලා.

ර්ලහට, අපේ ගරිරයේ තිබෙන්නාවූ ස්ථානීය ගති සංඛාචයක් තියෙනවා. ඒකට කියනවා කාය ධාතුව කියලා.

මෙ ධාතු සංඛාචයන්, වක්මු, සෝත, සාන, ජීවිත, කාය, එකකට එකක් වෙනස්වූ ධීත්තාචයන්. මෙවා වෙනස්

කියන්නේ හැඩ වැඩ අතින් නෙවෙයි. ගුහනය කරගන්නාවූ ගති ස්වභාවයන් වෙනස් නිසා. අදාල කාරණය දැනගන්නට හේතුවෙන මූලික ලක්ෂණ, මූලික ගති ස්වභාවයන් එකිනෙකට වෙනස්. ඒ නිසා, ඒකට කියනවා, ධාතු කියලා.

ඊේලහට, ඒ ධාතු ස්වභාව සියල්ලටමත් වඩා වෙනස් තවත් ධාතු ස්වභාවයක් තිබෙනවා. ඒ තමයි, මනෝ ධාතුව. මනෝ ධාතුවට සිතුවිලි පමණක් අරමුණුවෙනවා. හොඳ හෝ නරක හෝ මධ්‍යම හෝ ප්‍රශ්නීත හෝ ඕනෑම දෙයක් දැනගන්නාවූ ගති ස්වභාවයට කියනවා මනෝ ධාතුව කියලා.

මේ ධම්තා 6, එකින් එකට වෙනස්. කිසිම අතකින්, කිසිම විදියකින් සමානකමක් නැහැ. වක්බු ධාතුවට යම්කිසි දෙයක වණීය ගුහනය කරගන්න නම, ආලෝකයන් තියෙන්න ඕනෑ. ආලෝකය අරමුණුව වැටෙන්න ඕනෑ. වක්බු ධාතුවට තෙවෙයි ආලෝකය වැටෙන්න ඕනෑ. නමුත් සෝත ධාතුවට ගබඳය අරමුණු කරගන්න ආලෝකය අවශ්‍ය නැහැ. ඒ ඒ ධාතු ස්වභාවවල තිබෙන්නාවූ වෙනස්කම නිසා, හැපෙන ස්වභාවයන් වෙනස්වෙනවා.

මේ මූලික ධාතු ස්වභාවවල ගති, මේ වෙනස්කම් ආදි සියලු දේ, දැනගන්නාවූ මහා කදාශයක් බුද්ධරජාණන්වහන්සේට තියෙනවා.

ස්ථිරීය කියලා තවත් ධම්තාවයක් තියෙනවා. මේ ධාතු ස්වභාවයන්වල යම්කිසි දෙයක්, ආරම්මණයක්, හැපෙන ගතියට කියනවා, ස්ථිරීය කියලා. මේ ධාතු ස්වභාවයන් එකින්

එකට, එකින් එකට වෙනස්වෙන නිසා, ඒ ඒ ධාතුන්හි ආරම්මණ ගැටීම වශයෙන් හටගන්නා ස්ථිඵින් වෙනස්වෙනවා.

වක්බූ ධාතුවට, වණී රුපය ඇහැ උග්‍රම ඇවේත් හේත්තුවෙන්න අවශ්‍ය නැහැ. වණී රුපය තියෙන තැනම තිබියදීම, එහි ජායා මාත්‍රයක් වැනි දෙයක් හජ්පාගැනීමේ හැකියාව වක්බූ ධාතුවට තිබෙනවා. ඒ නිසා, වක්බූ ස්ථිඵිය කියන එක අමුතුම විදියකට ක්‍රියාත්මක වෙන්නේ, වැඩකරන්නේ.

නමුත් සෝත ධාතුව එහෙම නැහැ. ගබ්දය වායුව හරහා ඇවේත් සෝත ධාතුවේ ගැටෙන්නම ඕන. ඒ හැජ්පීම වක්බූ ස්ථිරාගයට වඩා වෙනස්. සෝත ධාතුව ගබ්දය හජ්පාගන්නේ, වක්බූ ධාතුව රුපය හජ්පාගන්නා විදියට තෙවෙයි.

ඒ නිසා, මේ ධාතුන්ගේ වෙනස්කම නිසා, හැජ්පීමේ වෙනස්කම, ස්ථිඵියේ වෙනස්කම තිබෙනවා.

ර්ලහට නාසය, තවත් අමුතුම විදියේ, අරමුණු ගන්නා ස්වභාවයන් ඇති තැනක්. අරමුණු, නාසය උග ඇතිල්ලෙන්නට ඕන. සුළහෙන් හෝ වෙනයම් විදියකින් හෝ ගිහින් එතන හැපෙන්නටම ඕන. දුර හෝ උග තිබෙන ගද සුවද, සුළහෙන් හෝ වෙනයම් විදියකින් ධාතු ස්වභාවය ඇති, සානා ප්‍රසාදයේ හැපුනොත්ම විතරය ගද සුවද දැනෙන්නේ.

ගද සුවදේ හැජ්පීමත්, ගබ්දයේ හැජ්පීමත්, වණී ධාතුවේ හැජ්පීමත්, ආකාර තුනකටයි සිද්ධවෙන්නේ.

ඒ වගේම, දිවට දැනෙන රස, දිවේ හැපෙන ගතියන් වෙනස්.

අපි සුවද පැන් පුරවපු පොකුණකට බහිනවා. ඔවුව වතුරේන් යටට යනතෙක් අපි වතුර යටට යනවා. ඒ සුවද අපට දැනෙනවාද? නැහැ. දැන් අපට දැනුනේ නැත්තේ ඇයි? වතුර යට ඉත්තකාට, අපේ නාසයට ගඳ සුවද දැනුනේ නැත්තේ, ප්‍රසාදයේ අඩුවක් තිබුනු නිසාද? නැහැ, අරමුණේ හැජ්පිම නැති නිසා. සුවද දැනෙන්න නම්, වායෝ බාතුවත් තිබිය යුතුවෙනවා.

අපි හිතමු, අපි මූහුදට පනිනවා කියලා. මූහුදේ වතුර යටට ගිහිල්ලා, වතුර විකක් අපට පෙවෙනවා. එතකාට, ඒ බව අපට දැනෙනවා.

දැන් බලන්න ජීවිතයේ ස්ථිරීය විමෙහි, නාසයේ ස්ථිරීය විමෙහි තියෙන වෙනස. නාසයේ ස්ථිරීයිම වතුර හරහා වෙන්නේ නැහැ.

මේ හැජ්පිම, ස්ථිරීය, එකින් එකට, එකින් එකට වෙනස් වෙනවා නේද?

ර්ලහට, කයට අරමුණ දැනෙන්නට නම කාය ප්‍රසාදයට අරමුණ ඇතිල්ලෙන්නට, හැපෙන්නට, තදවෙන්නට ඕන.

එන්න ඔය විදියට, ස්ථිරීයිමවල වෙනස්කම් තිබෙනවා.

එපමණක්ම නෙවෙයි. දැන් අපි ඇහෙන් දෙයක් බලා, ගබ්දයක් අසා, සුවදක් විදලා, රසයක් දැනිලා, ස්ථිරීයක්

ලබලා, ඇස් දෙකත් පියාගෙන, ඒ ස්ථිරිය, ගබඳය, ගන්ධය ලබපු තැනින් ඇතට ගිහිල්ලා, ඒ ස්ථිරි කළ දේවල් ගැන හිත හිතා, හිත හිතා ඉන්නවා. එහෙම ඉන්නකාට, මතෝ බාතුවට, ආලෝකය හෝ සුළුහ හෝ වතුර හෝ කිසිවක් නැතුව ඒ ඒ අරමුණු ස්ථිරිවෙවි, ස්ථිරිවෙවි, ස්ථිරිවෙවි, හැඹි හැඹි, හැඹි හැඹි, එතනම මතුවෙවි මතුවෙවි මතුවෙවි තියෙනවා.

මතෝ බාතුවේ ස්ථිරිය හරිම වෙනස්. මේ මතෝ බාතුවේ ස්ථිරිය හරිම අමුතයි. හරියට කියනවා නම්, මතුෂ්‍යයෙක් එක තැනක උඩිපනිනවා වාගෙයි.

එ නිසා, මේ අරමුණු ස්ථිරිවීම තිබෙන්නේ ක්‍රම භයකටයි.

මේ ස්ථිරි ක්‍රම 6 වෙනස්වූනේ බාතු ස්වභාවයන්ගේ වෙනස්කම් නිසයි. බාතු නානාත්වය නිසයි.

බුද්‍රජාණන්වහන්සේට, මේ බාතු නානාත්වය නිසාම ස්ථිරියන් වෙනස්වෙනවා කියන ඒ නුවණ තිබෙනවා. ස්ථිරිවීම ආකාර 6 කට පිදුවෙනබව කියන නුවණ තිබෙනවා.

ස්ථිරිය නිසා ඇතිවෙන්නේ වේදනාව. ඇසට රුපයක් පෙනුනාම, ඇසෙන් රුපයක් දැක්කාම, වේදනාවක් ඇතිවෙනවා. රුපයක් දකිනකාට, රුපය සම්බන්ධයෙන් විදින වේදනාවයි, ගබඳයක් ඇහෙනකාට, ගබඳය නිසා ඇතිවෙන වේදනාවයි කියන්නේ, වේදනා සුරුප දෙකක්.

රුපයක් දැක්කාහම, ඒ දැකපු රුපය විදිනාකොට, පිරුණු ගතියක් තියෙනවා. ඒකට බැසගත්ත අමුතුම විදියේ ස්වරුපයක් තියෙනවා. නමුත් ගබඳයක් ඇපුනාම, රීට වඩා වෙනස්. රුපයක් බලනවිටයි, ගබඳයක් අහනවිටයි, ඇතිවෙන වේදනා ගති වෙනස්.

ස්ථිරිය නිසා, රුපය සම්බන්ධයෙන් ඇතිවෙන විදිම, ගබඳය සම්බන්ධයෙන් ඇතිවෙන විදිම, ගන්ධය සම්බන්ධයෙන් ඇතිවෙන විදිම, රසය සම්බන්ධයෙන් ඇතිවෙන විදිම, කායස්ථිරිය සම්බන්ධයෙන් ඇතිවෙන විදිම සහ මතෙන් ස්ථිරයෙන් ඇතිවෙන විදිමයි, කියලා විදිම ක්‍රම 6 ක් තියෙනවා.

අපි හිතාගෙන ඉන්නවා, ගබඳය නිසා එන විදිමම තමයි ගන්ධය නිසා ඇතිවෙන්නේ, ඒ විදිමම තමයි රුපය නිසා ඇතිවෙන්න්න්ත් කියලා. එහෙම නැහැ, වෙනස්කම තියෙනවා.

ඒ නිසා, විදිම ක්‍රම 6 ක් තියෙනවා. ඒ විදිම ක්‍රම 6 ම, සැප දුක් උපේක්ෂා කියලා ජෝදු වශයෙන් කඩනවා.

හැබැයි, ඇතුලටම ගිහිල්ලා, ගැඹුරටම ගිහිල්ලා බැලුවාහම, ඒ සුබ දුක්බ උපේක්ෂාවන් වේදනාවන් වෙනස් වෙනවා. ඇසෙන් එන සැප දුක් උපේක්ෂාවන් කනෙන් හෝ අනිකුත් ඉජ්ජියයන්ගෙන් එන සැප දුක් උපේක්ෂාවන්ට වඩා වෙනස්. ඒ වෙනස්කම වෙන්නේ, ස්ථිරිවල වෙනස්කම නිසයි. එහෙම වෙන්නේ ධාතු ස්වභාවවල වෙනස්කම නිසයි.

දැන් ඔය සිදුවෙන වෙනස්කම් පිළිබඳව කියන්නට, විදීම 6 කුත් තිබෙන බව කියන්නට, බුදුරජාණන්වහන්සේට පූඩ්වන්.

අපි ඔය විදීම 6 හඳුනාගන්නේ නැති නිසා, දැනගන්නේ නැති නිසා, භාවනාවේදී අපට ඒක ප්‍රශ්නයක් වේලා තිබෙනවා. අපි භාවනාවක් තුළ සැපයක් සොයනවා. ඒ සැපය සොයන්නේ, අපි මේ බාහිරය වින්දනය කරපු ගද්වල් වලට සාපේශ්ජව. එහෙම නැත්නම් සමානව.

අපි මෙහෙම කිවිවේත්, භාවනාවක් තුළ, බිඟානයක් තුළ පුදුම සැපයක් තියෙනවා, ගාන්ත ගතියක් තියෙනවා කියලා, අපි ඒ බාහිර සැප සිභාවයන්ගේ අනුසාරයෙන් වින්තනායක් ගොඩනාගාගන්නවා, රුපකයක් හඳුගන්නවා, මේ සැප මෙහෙම වියයුතුයි, කියලා. ඊටපස්සේ, අපිත් ඒක ඇතුළතින් අපේක්ෂා කරනවා. හැබැයි ඒක නෙවෙයි තියෙන්නේ. හිතේ ගොඩනැගෙන්නාවූ, භාවනාවක සැපය මේ බාහිර අරමුණුවලින් ලබන සැප වලට වඩා වෙනස්. ඒක මනෝමය ධ්‍යුම්යක් සම්බන්ධයෙන් ඇතිවෙන සැපයක්.

අපි දැන් බාතු සිභාවයන්ගේ නානත්වය, ස්ථිරීයන්ගේ වෙනස්කම්, වෙදනාවේ වෙනස්කම් ගැන කතාකලා.

දැන් අපට යම්කිසි විදීමක් ඇතිවුනාම, ඒ විදීම තුළ බාහිර අරමුණු සම්බන්ධයෙන් සකස්කාවක් ඇතිවෙනවා. ඒ සකස්කාවන්, රුපයේ හැඩතල ගන්නා සකස්කාව, ගබ්දය හඳුනාගන්නා සකස්කාව, ගන්ධය ගන්නා සකස්කාව, රසය ගන්නා සකස්කාව, ස්ථිරීය ගන්නා සකස්කාව, කියලා එකින්

එකට වෙනස් වෙනවා. ඒ සක්දීකුවල් ගන්නේ, එකින් එකට, එකින් එකට, වෙනස් විදියටයි.

දැන් මම රුපයක් දිහා බලා සක්දීකුවක් හඳුගන්නවා. ර්ලහට ගබාදයක් අහලා, ගබාදයේත් සක්දීකුවක් හඳුගන්නවා. නමුත් ඒ සක්දීකුව මට වැටහෙන්නේ, පාටක් හැටියට හෝ රුපයක් හැටියට හෝ නොවෙයි. යම්කිසි ගති ස්වභාවයක් හැටියට. ඒක අමුතම විදියේ සක්දීකු ස්වභාවයක්. බාහිර රුපකයක උසක් පළලක් මහතක් පාටක් දැනෙනවා. ගබාදය එහෙම නොවෙයි, අපු වැඩි වශයෙන් තරංග වගේ තමයි වැටහෙන්නේ.

ගන්ධය සම්බන්ධයෙන් සක්දීකුව ඊටත් වඩා වෙනස්. රසයත්, අමුතම සියුම්වූ ගතියක්. ස්ථානයත් වෙනස්වූම, උණුස්සූම සහගත, සැප සහගත, ගතියක්.

ර්ලහට, ධම්මාරම්මණය සිතට එනකොට බොහෝ වෙනස්කම තිබෙනවා. අපි දැකපු දෙයක්, කෙනෙක් ගැන හිතනකොට රුපය පැහැදිලිව හිතට දැනෙනවා. දැකලා නැති කෙනෙක් ගැන යම්කිසි කතාවක් අහන්ත ලැබුනොත්, ඒ කතා අනුසාරයෙන් අපි යම්කිසි සෙවනැල්ලක් හඳුගන්නවා. ඒ නිසා, ධම්ම සක්දීකුව කියන එක තවත් අමුතම විදියකටයි දැනෙන්නේ. ඒ වෙනස්කම නිසා සක්දීකුව වෙනස්වෙනවා.

ඒ නිසා, එකින් එකට, එකින් එකට වෙනස්වූ සක්දීකු
6 ක් දකිනවා.

බ්‍රීදුරජාණන්වහන්සේ, මේ කියන්නා වූ බාතුන්ගේ නානත්වය, වෙනස්බව දකිනවා. ඒ නිසාම, ස්ථැපියේ වෙනස්කම දකිනවා. වෙනස්ටූ ස්ථැපි 6 ක් නිසා වේදනා 6 ක් දකිනවා. වේදනා 6 නිසා, සංක්දාවන් සය ආකාරයකට දකිනවා.

ඊළඟට, සංක්දාවන් නිසා, විතකී කිරීම, සංකල්ප හටගන්නවා. දැකපු දෙයක් නිසා සංක්දාවක් හැඳුනාහම, එයට අනුගතව රුපකයක් හිතනවා. එතකොට විත්ත රුප ටිකක් හැදෙනවා. සිතට අරමුණුවෙන රුප, ගලිද, ගන්ධ, රස, ස්ථැපි නිසා හැදෙන විත්ත රුප වෙනස් ආකාරයි. ඒ අනුව සිත දක්වන ප්‍රතිචාරන් වෙනස්වෙනවා.

සුවද ගැන ඇහෙනකොට කටට කෙල එන්නේ නැතිවුනත්, රසවත් කැමක් ගැන ඇසෙනාවිටදී කටට කෙල එනවා. විතකීය කරන විදියට තමයි ගරිරයෙන් ප්‍රතිචාර දක්වන්නේ. සංක්දා වෙනස්වනවිට, ඇතිවෙන ප්‍රතිචාරන් වෙනස්වෙනවා.

කන්දක් තැග මහන්සිවි ඉන්නා විටකදී, භෞද සිහිල් සුළං රල්ලක් ආවාත් බොහෝම සතුවින් එය පිළිගන්නවා. නමුත් එහෙම අවස්ථාවකදී කටට කෙල උනන්නේ තැහැ. ප්‍රතිචාර දක්වන විදිය වෙනස්.

තවත් කෙනෙකුගේ දැනුමක් ගැන, ඇනයක් ගැන, මානසික ස්වභාවයේ ද්‍යුමකමක් ගැන අහන්න ලැබෙනවා. එතකොට, කටට කෙල එන්නේ තැහැ. ඒ කෙනා ලස්සනයි

කියලා හිතෙන්නේන්ත් නැහැ. අපට හිතෙන්නේ අර සිත අරමුණුකරන එයාගේ සිත දකු සිතක්, ඒ වාගේ සිතක් මටත් තියෙනවා නම් භොඳයි කියන ඒ විතකීය වෙනස් එකක්.

එතකොට, ස්ථිරියෙන් ආපු දේ, රසයට, ගන්ධයට, දැකපු දේට, ගබ්දයට, පහසට, මනසට එන අරමුණුවලට අනුව විතකී හැඳීම අමුතුම විදියකට, වෙනස් වෙනස් විදියට තමයි කරන්නේ.

ඇයි එහෙම වෙන්නේ? වෙනස් විදියට විතකී කරන්නේ සංස්කෘතා නානාත්වය නිසයි. සංස්කෘතාව වෙනස් නම්, විතකීයන් වෙනස්වෙනවා. සංස්කෘතා රක් නිසා, විතකී නැත්නම සංකල්ප රක් වෙනවා.

ර්ලහට, සංකල්ප වෙනස්වීම අනුව අපට කැමැත්ත හෝ අකමැත්ත ඇතිවෙනවා. ඒ ඇතිවෙන කැමැත්ත අනුව ජන්දය ඇතිවෙනවා. ජන්දය කියලා කියන්නේ සංකල්ප කරලා ඒ සංකල්ප කරපු දෙයට කැමැත්තක් හඳුගන්නවා කියන එකටයි.

සංකල්ප කිරීම රක් වන නිසා, ජන්ද (කැමතිවීම්) රක් තියෙනවා.

යමක් ගැන කැමැත්තක්, ආගාවක් ඇතිවූනාද, ඒ මොහොත්දීම සිනේ පොඩි දැවීමක්, කැවීමක් හැදෙනවා. ඒකට කියනවා ‘පරිලාභය’ කියලා. රුපයක් ගැන නම් ආගාව ඇතිවුනේ, ඒ රුපය දකිනකල්ම ඉවසීමක් නැහැ. ඒක එක්තරා දැවීලි ගතියක්, නොඉවසුම ගතියක්. රුපය දැකීමට, කටහඩ

ඇපිමට, සුවදක් දැනීමට, රසයක් විදිමට, ස්ථිරයක් විදිමට, ඒවා ගැන සිතා ඉන්න, පරිලාභ ගති ඇතිවෙනවා. ඒ ආදි වගයෙන් පරිලාභ ගති 6 ක් නියෙනවා. දැවිලිගති හයක් ඇතිවෙනවා.

මේ ‘පරිලාභය’ ඇතිවුනාම, ඒක නාම ධමියන්ට දැවීම, තැවීම වගයෙන්, තෙහෙවුව ඇතිවීම වගයෙන් ඇතුලතින් බලපානවා. ඒ වාගේම, රුප ධමියන්ට වෙනස්වීම වගයෙන්, ලෙඛවීම වගයෙන් බලපානවා. මේ දෙකම සිද්ධවෙනවා. මේ ගැන තෝරුමක්, දැනුමක්, අවබෝධයක් තැති නිසාම තමයි අපි සංසාරයට යන කම් හඳුගන්නේ.

ඒ පරිලාභය නිසා ඇතිවෙන ඒ දැවීම තැවීම තැතිකරගන්න උත්සාහවත්වෙන එකට කියනවා, ‘පර්යේෂණ’ ගතිය කියලා. ඒ කියන්නේ දැවිල්ල තැතිකරගන්ට අවශ්‍ය ආරම්මණය භායාගෙන යනවා.

යමකිසි රුපයක් දැකලා, කැමැත්තක් ඇතිවුනා නම් එකම තැවත බලන්න විදියක් සොයනවා. ගබ්දයක් ඇසුවා නම්, ඒ ගබ්දය තැවත අහන්න විදියක් සොයනවා. ඒ වගේම, ගන්ධයක්, රසයක්, හෝ පහසක් නිසා පරිලාභයක් ඇතිවුනා නම්, ඒ ඒ දේ සොයාගෙන යන විදියක් සොයනවා. ඒ ඒ දේ ලබාගන්නාතෙක් ඉවසුමක් තැහැ. ඒ විදියට, සොයන විදි 6 ක් නියෙනවා.

අවසානයේදී, පර්යේෂණ කරන දේ, සොයන දේ භම්බවෙනවා. වෙනස්වූ රුපයන්, වෙනස්වූ ගබ්දයන්, වෙනස්වූ

ගන්ධයත්, වෙනස්වූ රසයත්, වෙනස්වූ ස්ථිරයත්, වෙනස්වූ ධම්යත් හමුබවෙනවා. මේකට කියනවා ‘පටිලාභය’ වෙනවා කියලා.

1. බුදුරජාණන්වහන්සේ, ධාතු නානත්වය දකිනවා.
2. ධාතු නානත්වය නිසා ඇතිවෙන ස්ථිරයේ නානත්වය දකිනවා.
3. ස්ථිර නානත්වය නිසා ඇතිවෙන වේදනා නානත්වය දකිනවා.
4. වේදනා නානත්වය නිසා ඇතිවෙන සංක්දා නානත්වය දකිනවා.
5. සංක්දා නානත්වය නිසා ඇතිවෙන සංකල්ප නානත්වය දකිනවා.
6. සංකල්ප නානත්වය නිසා ඇතිවෙන ජන්ද නානත්වය දකිනවා.
7. ජන්ද නානත්වය නිසා ඇතිවෙන පරිලාභයේ නානත්වය දකිනවා.
8. පරිලාභයේ නානත්වය නිසා ඇතිවෙන පර්යේෂණ නානත්වය දකිනවා.
9. පර්යේෂණ නානත්වය නිසා ඇතිවෙන පටිලාභ නානත්වය දකිනවා.

මෙතන වෙනස් ලක්ෂණ දරන්නාවූ ධම් තවයක් තිබෙනනවා. ඒ තමයි, ධාතු, ස්ථිර, වේදනා, සංක්දා, සංකල්ප, ජන්ද, පරිලාභ, පර්යේෂන, පටිලාභ කියලා.

මෙන්න මේ කියන්නාවූ ධාතුන්, ස්ථිරියන් ආදි ධම්තාවල වෙනස්කම් දකිනවාට කියනවා, “නවධම්ම වචන්පාණේ පංජක්දා ධම්මනානත්තේ ක්දාණා” කියලා. අපට විපස්සනා ඇත දියුණු කරගැනීමට අතිශයින්ම උපකාරවන්නාවූ ධම් ප්‍රකාශනයක් මෙහි තියෙන්නේ. මෙක සංයුත්ක්ත නිකායේන් තියෙනවා, පටිසම්භිදා මාගියෙන් තියෙනවා. විස්තර කෙරෙන විදිය තරමක් වෙනස් විදියකට දක්වලා තියෙනවා.

මේ වේලාවේදී, ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ඇනයෙන් ස්ථිරිකරපු ගැඹුරු ධම්මය තැන් පිළිබඳව, මේ අපට පුළුවන් ප්‍රමාණයෙන්, දේශනානුසාරයෙන් ඒ තැනට යන්න උත්සාහගත්තේ.

හැම දෙනාටම, මේ ධම් මණ්ඩලයේ වෙනස්කම්, ධාතුන්ගේ, ස්ථිරියන්ගේ, වේදනා, සංක්දාවන් ආදියේ වෙනස්කම්, හොඳින් තෝරුම් අරගෙන වටහාගෙන, ඒ ධම්යන්ට නොඅලි නොගැටී, ධම්යේ ධම්යේ හැටියට පමණක්ම තෝරුම් අරගෙන, හේතු එල දහම් හැටියට තෝරුම් අරගෙන, මේවායින් වෙනස්වෙලා, මිට වඩා සුන්දරවූ, සුෂ්ක්මවූ, ගාන්තවූ ධාතු ස්වභාවයක් වූ, නිවිෂා ධාතුව අවබෝධ කරගැනීමට, මේ ධම්ය සිතිමේ ඇසිමේ මෙනෙහි කිරීමේ කුසලය ඒකාන්තයෙන්ම හේතු උපනිශ්චය වේවා කියලා මෙමතියෙන් ප්‍රාථිනා කරනවා.

සැම දෙනාටම තෝරුවන් සරණයි!

නමො තස්ස හගවතො අරහතො සම්මා සම්බුද්ධේස්ස
ඩම්මනානත්තේ කුදාණ.

(කුසලතෝ වවත්තේති)

නවධම්ම වවත්තානේ පස්දකුදා ඩම්මනානත්තේ කුදාණ. නී.
ගුද්ධාවත්ත, ගුණවත්ත පින්වත්ති,

තුන් ලෝකාගුවූ භාගාවත්වූ අරිහත්වූ සම්මා
සම්බුද්ධරජාණන්වහන්සේ විසින් දේශනාකොට වදාලු, ධම්
සාගරයේ එක තැනක කියවෙන්නාවූ ධම්තා කොට්ඨාසයක්
විස්තරවෙන, පාලි පායයක් මේ වේලාවේදී, අපි මාත්‍රකා
ස්ථානයේ තබාගත්තේ.

අද මේ පින්වතුන් සිල සමාඛනයක පිහිටලා, සිත
සංවර කරගනිමින්, භාවනා වඩමින්, බන අසමින්, ධම්
වින්තනයක යෙදෙමින්, ප්‍රතිපත්තිමය උත්සාහයක
යෙදෙනවා. මේ සියලදේම සිද්ධකරන්නේ, සංසාරයේ යන
ගමන නවත්වලා, නිවාන බාතුවට එක්කාසු වෙන්නට.

එහෙම නැත්තම්, හේතු එල ධම් සමුදායෙන්
අයින්වෙලා, හේතු එල වශයෙන් ක්‍රියාත්මකවෙන නාම
ඒම්යන්ගෙන් අයින්වෙලා, රුප ධම්යන්ගෙන් අයින්වෙලා,
රුප සඩහාවයක් නැති, නාම ධම් සඩහාවයකුත් නැති, හේතු
එල ක්‍රියාවලියක් කිහිපේන්ම නැති, ස්ථානයක් වන, ධම්
සඩහාවයක්වන, අසංඛත බාතුව වශයෙන් සලකන, නිවාන

ධාතුව ප්‍රත්‍යාක්ෂ කරන්නට. ඒ තමයි අප සියලු දෙනාගේම අවසාන ඉලක්කය, අවසාන බලාපොරොත්තුව. නුවණීන් ඒ කටයුත්ත සිද්ධ කළාත්, මේ බන අසන වාරයක් පාසා, සිතන මොහොතක් පාසා, අපි ඒ ස්ථානයට, ඒ ධ්‍රීයට ලංචෙනවා.

ඒ නිසා, මේ ධ්‍රී දේශනාවෙන් මේ පින්වතුන්ට අපි කියලා දෙන්නට බලාපොරොත්තුවෙන්නේ, ඒ නිඩ්ඩා දාතුව ප්‍රත්‍යාක්ෂ කරගන්නට යන ගමන තව තවත් වේගවත් කරගන්නට, ඒ සඳහා උදවුවන උපකාරවන ධ්‍රී කරුණු විකක්.

බුදුරජාණන්වහන්සේට, අනන්ත ඇුන ධ්‍රී සමූදායක් තියෙනවා. ඒ නිසාම අනන්ත ඇුනයන්ගෙන් සමන්තාගත වූ බුදුරජාණන්වහන්සේට පැන් පූජාකිරීමට කියන, ‘අනන්ත ක්දාණෝ’ විමලෝ, දක්ඛීනෙයෝ’ ගුණාකරෝ’ කියලා ගාරාවකුත් තියෙනවා.

ලොවිතුරා බුදුරජාණන්වහන්සේගේ අනන්ත ඇුන ධ්‍රී සමූදායේ එක තැනක, ඇුන පන්තියක් තිබෙනවා. එයින් එක, ඇුනයක් තිබෙනවා, මෙන්න මේ විදියටය එක කියවෙන්නේ. ‘නවධම්ම වවත්ථානෝ පජද්ජදා ධම්මනානත්තේ ක්දාණෝ’ කියලා. මෙය ධ්‍රී කාරණා 9 ක් සළකාගෙන බලන, ධ්‍රී කාරණා 9 ක් පිළිබඳව හිතන්නාවූ ප්‍රඇඟාව, ‘ධම්මනානත්තේ ක්දාණය’ හැටියට කියවෙනවා. ධම්යන්ගේ නානත්වය දකින්නාවූ නුවණ කියන එකයි ඒකේ තේරුම.

බුදුරජාණන්වහන්සේගේ නුවණ ගැන තවත් මේ විදියට කියනවා නම්, ‘වතුරායීය සත්‍ය’ දකින්නාවූ නුවණ කියලා. එයින් කියන්නේ ආයීය සත්‍ය 4 ම එකට අරගෙන එක සුදානායක් හැටියට සලකනවා, වතුරායීය සත්‍ය ධම්යන් දකින නුවණ කියලා. එතකොට, ආයීය සත්‍ය ධම්යන් සතරම දකින නුවණ එකක් හැටියට සලකනවා.

එහෙම කතා ව්‍යවහාරයේ, ඒ දේශනාවේ අපි ඒ විදියට කිවිවාට, ඒ වතුරායීය සත්‍ය ධම්යන් දකින්නාවූ ඇුන වෙන වෙනම 4 ක් තියෙනවා. දුක දකින සුදානායට කියනවා දුක්බේ සුදානාය කියලා. සමුද්‍ය දකින සුදානායට කියනවා සමුද්‍යේ සුදානාය කියලා. නිරෝධය, නිවත දකින සුදානායට කියනවා නිරෝධේ සුදානාය කියලා. මාගිය, ප්‍රතිපත්තිය දකින සුදානායට කියනවා මග්ගේ සුදානාය කියලා. එතකොට, සුදානා 4 ක් වෙනවා, දුක්බේ සුදානාය, සමුද්‍යේ සුදානාය, නිරෝධේ සුදානාය, මග්ගේ සුදානාය කියලා. එතන වතුරායීය සත්‍ය ධම්යන්ට සුදානා 4 ක් තියෙනවා. හැබැයි දේශනා කරනකොට, එක එක විලාසයට කියනකොට, අපි කියනවා ‘සීවුසස් දකින්නාවූ නුවණ’ කියලා. එහෙම කියන්නේ එක විවනයෙන්. හැබැයි, සුදානා හතරක් තිබෙන බව මතක තියාගන්නට ඕනෑ.

දැන් මෙතනදී, ධම්තා 9 ක් පිළිබඳව කියවෙනවා.

අපි උදේ වරුවේදී මේ පින්වතුන්ට එක ගාලාවක් කියලා දුන්නා.

යතො යතො සම්මසනී
බන්ධානා උදයබිඟයා
ලහනී ජීතිපාමොජීජයා
අමතා තා විජානතා

එහි තුන්වෙනි ගාරා පදයේ තිබෙනවා, ‘ලහනී ජීතිපාමොජීජයා’ කියලා. ඒ කියන්නේ ස්කන්ධ ධමියන් විපස්සනා වශයෙන් මෙනෙහි කළාම, පමෝද්‍යභාවය, ස්මිති සඩහාවය ලැබෙනවා කියන එක.

මෙතැනැදි කියවෙනවා, ‘නව පාමොජීජ මූලික ධමි’ කියලා කොටසක්. ‘පාමොජීජ මූලික ධමි’ කියලා ධමිතා 9 ක් තිබෙනවා. ‘පාමොජීජ’ කියලා කියන්නේ, ලා සතුවට, අඩු සතුවට, අඩු සතුවෙෂයට. ලාවට තිබෙන ස්මිතිමත් ගතියට කියනවා පාමොජීජ කියලා.

අපට ධමි මාගියේ යන්නට මේ පාමොජීජ ධමිය තියෙන්නට ඕනෑ. ඒක නැත්තම්, යාගන්න බැහැ. අපි වාහනයක් ඉදිරියට ධාවනය කරගෙන යනවා නම්, ඒ යන ගමන පිළිබඳව පැහැදිමක්, විශ්වාසයක්, සතුවක් තියෙන්නට ඕනෑ. එහෙම නැත්තම් ඒ ගමන යන්නට බැහැ.

ඒ වාගේ, මේ ධමි මාගියේ ගමන් කරනකොටත්, හිතේ සතුවක් නැත්තම්, සතුට කියන ධමිය පිහිටන්නේ නැත්තම් ඉදිරියට යාගන්ට බැ. සතුට නැත්තම් කිසිම දෙයක ඉදිරියට යාගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා, ‘පාමොජීජ’ ධමිය, ඒ කියන්නේ, ලා සතුට තියෙන්ට ඕනෑ. ඒ ලා සතුට

මූල්කරගෙන පහලවෙන ධමිතා 9 ක් තියෙනවා. එක පටන්ගන්නේ, පාමොජීජයෙන්, ප්‍රමෝදතාවයෙන්.

විපස්සනාවේ මෙන්න මේ විදියට කියවෙනවා. දැන් සතුට ඇතිවෙනවා ආකාර දෙකකට. එකක් තමයි, බ්‍යාන වචනකාට, ඇතිවෙන බ්‍යාන ප්‍රිතිය. අනික් එක තමයි විපස්සනා වචන කාට ඇතිවෙන ප්‍රිතිය. බ්‍යානයක තියෙනවා, ‘විතක්ක, විවාර, ප්‍රිති, සුබ, එකග්ගනා’ කියන ධමිතාවයන් වික.

යය බ්‍යාන ධමී ඇතුලේ තිබෙන්නාවූ එකක් තමයි ප්‍රිතිය. දෙවනි බ්‍යානයට යනකාට ඒකේන් තියෙනවා ප්‍රිතිමත් ගතිය. තුන්වෙනි බ්‍යානයට යනකාට ඒකේන් තියෙනවා සැප ගතිය. ඒවාට කියනවා බ්‍යානයක ඇතිවෙන සතුට, බ්‍යානයක ප්‍රිතිය, කියලා.

හැබැයි මේ ප්‍රිතිමත් ගතිය, විපස්සනා කරනකාටත් ඇතිවෙනවා. විපස්සනා කරනකාටත් සතුටක් ඇතිවෙනවා.

සමහර කෙනෙකුගේ පිළිගැනීමක් තිබෙනවා, මේ විපස්සනා කරනකාට සතුටක් ඇතිවෙන්නේ නැහැ, සන්තේත්පයක් නැහැ කියලා. එතැන දුකමය දැනෙන්නේ කියලා. (එක හරිය කියලා කියන්න අමාරුයි). අනිත්‍ය දැනෙනකාට දුකක් දැනෙනවා, අනාත්මය දකිනකාට දුකක් දැනෙනවා, දුක ගැන හිතනකාට දුකක් දැනෙනවා කියලා ඔහාම අදහසක් තියෙනවා. ඒ නිසා, විපස්සනාව පැත්තට පොඩි මැලිවීමක් සමහරුන්ගේ තියෙනවා.

නමුත් මේ ධ්‍රී කාරණා වික කතාකරගෙන යනකොට, අපට ඒක වෙන්නේ කොහොමද කියලා තේරුමිගන්න පුළුවන් වෙයි. විපස්සනා වඩනකොට, ‘අනිච්චතා මනසිකරෝත්ති, දුක්ඛතා මනසිකරෝත්ති, අනත්තතා මනසිකරෝත්ති’, කියලා මනසිකාර කරනවා. අනිතා වශයෙන් මෙනෙහි කරනවා, දුක වශයෙන් මෙනෙහි කරනවා, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා.

දැන් අනිතායි, නිතා නැහැ, පවතින්නේ නැහැ, කඩා වැවෙනවා කියලා මෙනෙහිකරන්නේ, කුමක්ද? මෙනෙහි කිරීමට ගොදුරුවෙන්නේ, රුපය, වේදනාව, සඳුක්කාව, සඩ්බාර, විද්‍යුක්කාණ කියන මේ ස්කන්ධ පහයි. මේවා අස්සේ තමයි අනිතා, දුක්ඛ, අනාත්ම තියෙන්නේ.

මේවායේ ඇත්ත තත්ත්වය තමයි, අනිතාභාවය, වෙනස්වෙලා යන, කැඩිලා යන, බිඳිලා යන ස්ථාවය. මේවායේ තියෙන දෙයක් බැලීමම, ඇත්තක් බැලීමක් වෙනවා. මේවායේ තියෙන දෙයක් දැනීමම, මෙනෙහි කිරීමම, ඇත්තක් දැකීම, ඇත්තක් දැනීම, ඇත්තක් මෙනෙහි කිරීම.

ඒ නිසා, සංස්කාරයන් අනිතා වශයෙන් මෙනෙහි කරනකොට ‘අනිච්චතා මනසිකරෝත්තා’ පාමොජ්ජං ජායත්’ කියන කාරණය සිද්ධවෙනවා. ඒ කියන්නේ, අපි දැන් මේ ස්කන්ධ පිළිබඳව අනිතාභාවය මූල්කරගෙන මෙනෙහි කරනකොට, කෙනෙකුට හිතෙන්න පුළුවන් බයක් ඇතිවෙනවා කියලා.

අැත්තටම භාඳට හිතන්න, අපි දින්නේ නැහැ, අපි මරණයට පත්වෙන ද්වස කවදාද කියන එක. කවදාද මැරෙන්නේ, පුස්ම රල්ල තවතින්නේ කවදාද කියලා අපි දින්නේ නැහැ. හැබැයි, ඒක ඒකාන්තයෙන් සිදුවෙන සිදුවීමක්. අපේ මේ පුස්ම ගැනීම තැවතීම, පුස්මරල්ල කඩාවැවීම, පුස්මරල්ල හිරවීම ඒකාන්ත සිදුවීමක්. ඒ ඒකාන්ත සිදුවීමට, ඒකාන්ත ද්වසක් නැහැ. අපි ඉදිරියට කල් ඇරලා හිතාගෙන හිටියාට, ඒක හෙට වෙන්න පුළුවන්. අනිද්ධ වෙන්න පුළුවන්. අද හවස වෙන්න පුළුවන්. ලබන සතියේ, ලබන මාසයේ වෙන්න පුළුවන්.

මේ පුස්ම රල්ල හිරවීම, මේ ඇවිද්දවන ජීවිතය ඇවිදීමෙන් තැවතීම, මේ තිවතන ජීවිතය, තිවගන්න බැරුව කඩාවැවෙන තින, මේ ඉන්දවලා තිබෙන ජීවිතය, ඉන්දවන්න බැරුව කඩාවැවෙන ගතිය, ඒකාන්තයි. ඒ ගතිය අදද, හෙටද, ලබන සතියේද, ලබන මාසයේද කියන එක අපට කියන්න බැහැ. නමුත් අනිවායියයෙන්ම ඒක සිද්ධවෙනවා.

මේ ගමන්කරපු මේ සත්ත්වයෝ, මේ හිනාවෙවිව අය, මේ බලාගෙන හිටපු අය, මේ බන අහපු අය, කවදා හර මෙකෙන් අයින්වෙනවා. අනිවායියයෙන්ම සිද්ධවෙන දෙයක්.

ඒ වගේම තමයි, අපේ මේ ගරිරය තුළ, අපි තොදැනුවත්ව සිදුවෙන තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි, මේ ගරිරයේ තිබෙන්නාවූ සැම ඉංග්‍රීසියක්ම ක්‍රියාකාරී ස්වභාවය නවත්වන්න සුදානාම්වීමක් වගේ එකක් තිබෙනවා. ඒකට කියනවා ‘ඡරාව’ කියලා. ලෙඛවීම, ඡරාව.

සමහර අයගේ ඉන්දිය බම් දැනටම අඩපනවෙලා, අක්‍රියාත්මකවෙලා තියෙන්නේ. ඒක තමයි සවභාවය. සමහරුන්ගේ අක්මාව විකයි වැඩකරන්නේ. සමහරුන්ගේ පෙනාහළ විකයි වැඩකරන්නේ. ඒවා බිඳී අනිත්‍යයට ගිහිල්ලා. සමහරුන්ගේ වකුගබු එකයි වැඩකරන්නේ. ඒවා ක්‍රියා විරහිත වෙලා. සමහර වෙලාවට තියෙන ඒවාගෙනුත් විකයි වැඩකරන්නේ. ක්‍රියා විරහිත වෙලා. ලේ බාතුවේ ගමනය ඉස්සර වගේ නොවෙයි. ඒකත් ක්‍රියා විරහිතවෙලා. හදවතේ ක්‍රියාකාරී සවභාවය ඉස්සර වගේ නොවෙයි. දැන් බාගයක් නැවතිලා. මේක සම්පූජ්‍යයෙන් නවතින්නට සූදානම් වේගෙන වේගෙන යනවා. ඉතින් මේ ලේ ගමනේ, හදවතේ ක්‍රියාකාරී සවභාවයේ වෙනස්කම් තිබෙනවා.

අනිත් කාරණය තමයි, ඉස්සර තරුණ කාලේ ආහාරපාන ගත්තාම හොඳව දිරවනවා. මේ ගරීරයට ඕන දෙයක් දැමීමොත් ඒවා ලේසියෙන් දිරවනවා. දැන් එහෙම නොවෙයි, කැම ජාති තෝරලා, බෙරලා ගන්නවෙනවා. ඒ ආහාරපාන දිරවන ගතිය, ගරීරයට ප්‍රත්‍යාවන ගතිය, හරි අඩුයි. ඒ වගේම, සමහර සූදුසූ ආහාරපාන විතරක් තෝරා බෙරා ගන්නවා. සමහර ඒවා සමහරුන්ට අපත්‍යයයි. ඒ වගේම, ඒවා ගත්තොත් තියෙන ලෙඩ වැඩි වෙනවා. දැන් බලන්න, මේ තමයි අනිත්‍යය වේගෙන වේගෙන යන විදිය.

දිරායුම නම්වූ මේ කාරණා සම්බන්ධයෙන් කියාදීමට, ජලය, වාතය සහ ගින්දර උපයෝගී කරගෙන ලස්සන උපමා 3 ක් දැක්වෙනවා.

සමහරවෙලාවට මේ හින්වතුන් දැකලා ඇති, ගංච්‍රුරක් ඇතිවුනාට පස්සේ වතුර සැඩ පහර බැහැලා ගිහිල්ලා. හැබැයි, ගංගාවක ජලය ගලාගෙන ගිහිල්ලා පලාතම යටකරගෙන ගියාට පස්සේ, දැන් වතුර නැතිවුනත්, අපට තේරුමින්න පූජ්‍යවන්, මෙහි ගංච්‍රුර ගිහින් තිබෙනවා කියන එක. එක දැනගන්නේ කොහොමද? ගස් කඩාවැටීම්, පදුරු, තණකොල ආදිය එක පැත්තකට නැවිලා, තැලිලා පොඩිවෙලා ගිහින් ආදි වගයෙන් මෙවා දැකීමෙන්. ජල පහර ගිය පැත්තට ගස් කොලන් ආදිය නැවිලා තැලිලා පොඩිවෙලා තිබෙනවා. අපි ඒවා දැකලා තේරුම් ගන්නවා, ජල ගැල්මක්, ගංච්‍රුරක් ඇතිවෙලා තියෙනවා කියලා. ඒ වෙලාවට ජලය නැතිවුනත්, අපි ඒ ජලය ගලාගෙන ගිය පාරෙන් දැනගන්නවා, ගංච්‍රුරක් කියලා. ඒ වාගේ තමයි අපේ ජීවිතයට ඇතිවෙන ජරාව කියන එක.

ඒ වගේම තමයි, සුළහ. මහා සුළි සුළං එනවා. ඒ සුළහ දැන් නැහැ. හැබැයි, සුළහ හමුලා තියෙනවා. ඒ සුළං හමාගෙන ගිය පාරේ ගස් කඩා වැටිලා, ගෙවල් වලට භානි සිද්ධවෙලා, මහා විනාසයක් වෙලා. එයින් දැනගන්නවා, ඒ සිදුවෙලා තියෙන දේ මේ සුළහ නිසා සිද්ධවෙවිව දේ කියලා.

ඒ වගේම තමයි ගින්දරත්. ගින්දර ඒ වෙලාවට නැතත්, ගින්නක් හටගන්නායින් පස්සේ, ගින්නෙන් දැවී ගියාවූ අඩංගුව, කළංගුව වූ, ගස් අනු දිහා බලා අපි තේරුමින්නවා, මේ ගින්නක් නිසා වෙවිව දේ කියලා.

ඒ වාගේ තමයි අපේ මේ ජීවිතය. දැනට අපේ මේ ජීවිතය හරහා අනිත්‍ය වේගන යනවා කියලා අපට එහෙම උඩින් එකඟාරටම පේන්නේ තැනි වුනත්, දැන් මේ අනිත්‍යය කියන එක සැරටම අපේ ජීවිතය හරහා ගමන් කරලා තියෙන්නේ. අනිත්‍යය කියන ජල පහර ගිහිල්ලා. අනිත්‍යය කියන සැඩ සුලං පහර ගිහිල්ලා. අනිත්‍යය කියන ගින්න ද්වාගෙන ගිහිල්ලා.

දැන් මේ ගරීරය ඉස්සර වගේ නෙවෙයි. මේක් දිරාගිය සැඩ පහරවල් තියෙනවා. අනිත්‍යට යට්ටෙව්විව ලකුණු තියෙනවා. ඒ නිසා තමයි, අපේ හැඩ රුව එදා වගේ නොවෙන්නේ. අද අපේ එදා වගේ නෙවෙයි. අපේ පාට එදා වගේ නෙවෙයි අද. අපේ ගමන බිමන එදා වගේ නෙවෙයි අද. අපේ ක්‍රියාදාමයන් එදා වගේ නෙවෙයි අද. අනිත්‍යට යට්ටෙවලා ගිහිල්ලා. වැදිවිව අනිත්‍ය ප්‍රහාරය, අනිත්‍යයෙන් කරලා තියෙන විකෘතිය, විනාශය අපේ ජීවිතයේ පැහැදිලිව පේන්න තියෙනවා.

ඉන්දිය ධමියන් වශයෙන් ගත්තත් එහෙමයි. පාට වශයෙන් ගත්තත් එහෙමයි. ගරීරයේ ක්‍රියාකාරී සවහාවය හැටියට ගත්තත් එහෙමයි. කෙසේ වශයෙන් ගත්තත් එහෙමයි. ඇහේ සම් හැටියට ගත්තත් එහෙමයි. ඇස් පෙනීම්, කන් ඇසීම ආදි වශයෙන් ගත්තත් එහෙමයි. මේ ජීවිතයට වැදිවිව අනිත්‍ය ප්‍රහාරය, අපේ ජීවිතයේ ගොඩාක් බරපතල විදියට තියෙනවා.

இய கருணை விக் இய வீடியத் மேனெஹி கரநகோவு, ரூபயே விகாநிய, வெநச்வீம், மேனெஹி கரநகோவு, ஆதீந்தலம் அபி லீ ஹூம் அவச்சுவகடி அநிதூ வாயேன் ஆதீந்தக் டகினவு. இய வீடியத் டகின் நே ஆதீந்தக் மகி.

மே வீடியத் அநிதூ வாயேன் மே ரூபய மேனெஹி கரநகோவு, மே ஆதீந் டகினகோவு, அபு காலெந் காலெவ் தீவிதய ரை ஆதீவென வெட்னாவல் வெநச்வென ஹூவீ டகின் நா பூல்வன்.

அபி பூங்வி காலயே கூமதியீ ஸெல்லம் வெடு அரங்கொ ஃநுவுக் வீடின் ந. லீ தமகி லீ காலெவ் அபே வெட்னாவ ஆதீகரந டே. லீ காலெவ் ஸெல்லம் வெடுவுக் அரங்கொ லீகு அநுகூலவ தமகி அபி வினேங்வுனே, சூப வெட்னாவ லூபாஞ்சேன். டை லீக வைகிரந் நே நூஹை.

ரீலுவு தவ விகக் லோகு வெநகோவு, ஆட்டுமக் வைகி தெயக் லைவுகூடின் பஜ்சே அபி ஃநுவுக் வீட்லா தியெனவு. அபி ஃநுவுக் லைவுவீ, வெட்னாவ வின் டே, லீ வச்துவ ஹரஹு. ஹைவீ, லீ வச்துவுலின் அபு அடு லீ ஃமாந வெட்னாவுக் லென் நாவ வைகி. வின் நாய வெநச்வெனவு.

அஹர்பாந வாயேநுத் லீஹெமகி. ரீலுவு, யால் ஹித மீறுாடின் அஸ்ரூ கிரிம வாயேநுத் லீஹெமகி. லீ காலே ஹிரியா வாஞ்ச பொவி லமகி ஹிரியா கியலா அடு அபு ஃநுவுவேந் நாவு வைகி. லீ வாஞ்ச ம தமகி யந லின ஗மன் விமன் வல திவெந் நாவு ரூவிகத்வய. பூங்வி காலே நம் மல் வந் தகவு, ஃந் வ டிள்யாநாயகு யந் ந கூமதி வெனவு. நமுத் அடு லீ சூபய லீ

විදියට ලබන්න බැහැ. ඒ කියන්නේ, වින්දනයන් අපේ, වේදනාවන් ආරම්මණික වගයෙන් වෙනස්වෙලා, වෙනස්වෙලා ගිහිල්ලා.

දැන් අපේ මේ වික මේ විදියට මෙනෙහි කරගෙන යනවා. අපට සිනැකරනා දේවලුත් වෙනස්වෙලා කියලා දැනගන්නවා. එතකොට ඒ එක්කම, වේදනාවන් වෙනස්වෙලා කියලා දැනගන්නවා. වේදනාව ක්‍රියාත්මකවෙන ආකාරය වගයෙනුත් වෙනස්වෙලා ගියා. රුපය වගයෙනුත් වෙනස්වෙලා ගියා කියලා දැනගන්නවා.

මේ වික අනිත්‍ය වගයෙන් දිසීව දිසීව, මෙනෙහිකර කර, මෙනෙහිකර කර යනකොට සහ, උදේ ඉදලා හැන්දී වෙනකල් අපේ කරපු කතාවල්වල වෙනස දකිනකොට, ඊළහට අපේ හිතපු දේවල්වල වෙනස දකිනකොට, අපේ කරපු ක්‍රියාවන්වල වෙනස දිභා බලාගෙන යනකොට අනිත්‍යය පැහැදිලා වෙනවා. කාල වගයෙන්, සමුහ වගයෙන් ආලා, සන්තති වගයෙන් මෙනෙහි කරගෙන යනකොට, ඒක අනිත්‍ය වගයෙන් නොදුට මෙනෙහි කරනකොට, ඒ මනසිකාරයට හිත කිදා බහිනවා. ඒ මනසිකාරය තුළින් ඇත්තක් මේ දකින්නේ, මේ ගරීරයට මේ අනිත්‍යය කැවිලා තියෙනවා, මේ අනිත්‍යය මේ ගරීරයේ, පීවිතයේ කැවිලා තිබෙනවා. මේ අනිත්‍ය ගතිය මෙකෙන් අයින් කරන්නට බැහැ. එය මෙකටම බැසිගෙන තිබෙනවා කියලා වැටහෙනවා. මේ ගරීරයේ හිසේ පටන් පාදාන්තය දක්වාම ඕලාරික ගරීරයන්, සියුම ගරීරයන්, සියුම රුපන්, ඒ වාගේම නොපෙනෙනා නමුත් නුවණින් දැනගතයුතු, වේදනා සයක්දේදා

සඩ්බාර සුජාවයන්, වික්ද්‍යාණීය ගතියන්, සියල්ලම වෙනස්වෙනවා කියලා වැටහෙනවා.

හැම තැනම, හැම දේකම වෙනස තිබෙනවා කියලා අපට තේරෙනකාට, එසේ තෝරුම්ගැනීම තුළ, අපේ සිතේ පහලවෙනවා, ඇත්තක් දැකීම නිසා ඇතිවෙන සතුට. ‘අනිච්චනේ මනසිකරෝනේ පාමොජ්ජං ජායන්’. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකාට සතුවක් උපදිනවා. ඒකට කියනවා විද්‍යානා සන්නෝජය, විද්‍යානා සතුව කියලා. හැබැයි ඒක ලා සතුවක්.

අපි එතනින් තවත්තින්න හොඳ නැහැ. එතනින් තවත්තින්නේ නැතුව, තව මේ වැඩි ඉස්සරහට කරගෙන යන්න යිනැ. ඉස්සරවෙලාම ඇතිවෙන්නේ, පොඩි සතුවක් ඇතිවෙන එක. ඒකත් පොඩියට කාටස් වශයෙන් ඇතිවෙන්නේ.

විපස්සනා විඛනකාට, අපි හිතන්න හොඳ නැහැ, විද්‍යානාව පටන්ගත්ත ගමන්ම ඔය සතුව ඇතිවෙනවාය කියලා. ඒ වගේම, විපස්සනාව පටන්ගත්ත ගමන්ම හොඳව සියල්ලම හොඳට වැටහෙන එක සිද්ධවෙනවා කියලා හිතන්නත් හොඳ නැහැ. ඒක වෙන්නේ නැහැ.

මේ වෙනස්වීම, මේ මනසිකාරය කරගෙන යනකාට, පැය භාගයක් පමණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම කරගෙන යනකාට, හොඳට ම වැටහෙයි විණාඩි 2 ක් 3 ක් පමණ කාලයක්.

තවත් ඕක විණාඩී 45 ක් විතර කරගෙන යනකාට, තව විණාඩී 3ක් 4 ක් හොඳට වැටහෙන අවස්ථා තියෙනවා.

පැයක් විදිකිනා භාවනා කරායින් පස්සේ සමහරවිට හොඳට වැටහෙන කාලය තිබෙන්නේ විණාඩී 5 සි 6 කි.

හැබැයි, තවත් ඒක වැඩි කරගෙන, වැඩි කරගෙන යනකාට, ගැඹුරෙන් වැටහෙන කාලය, විණාඩී 5, 10, ඔය විදියට හොඳට වැඩිවෙනවා.

ඒක දිගට ම කරගෙන යන්නට ඔහු. ඇත්තක් දකින්නේ, සත්‍යයක් දකින්නේ කියලා වටහාගන්ට ඔහු. මෙක දකින්නේ නැතුව ධම්යට යාගන්න පූළුවන්කමක් නැහැ. දැන් මේ මෙහෙහි කිරීම කරගෙන යනකාට, ‘පුමුදිනසස් ජීත් ජායත් කියන දෙවනුවට උපදින ධම්ය ඇතිවෙනවා. ප්‍රමෝද්‍ය භාවය නිසා ප්‍රිතිය හටගන්නවා.

මුලින් කියපු ලා සතුවක් හටගන්නේ, අනිත්‍ය වශයෙන් මෙහෙහිකිරීම පදනම් කරගෙනයි. ඊළුහට, ඒ ලා සතුව ඇතිවෙලා, ඒ පුමුදිත භාවය පදනම් කරගෙන, තවත් ඉදිරියට මෙක කරගෙන යන්නට ඔහු. හැබැයි එහෙම දැනගෙන ඒ සතුව විදින්න යන්න හොඳ නැහැ. භාවනා කරන්නාවූ කෙනාගේ එක ද්‍යුම්තාවයක් තමයි, ඒ මතුවෙන්නාවූ ප්‍රිතිය හොඳ දෙයක් හැටියට බාරගන්නේ නැතිකම.

ඇයි එහෙම බාරගන්නේ නැත්තේ? මේ ඇතිවෙන ප්‍රිතිමත් ගතිය, ලා සතුවක්. සංස්කාර ධම්යන්ගේම, අංගයක්වෙලා, කොටසක්වෙලා උපදින නිසා, ඒකත් වැඩි

වේලාවක් එක විදියට තියෙන්නේ නැහැ. ඒ නිසා, ඒ භාවනා යෝගීයා, ඒ ප්‍රිතියන්, ලා සතුවත්, ප්‍රමෝද ගතියන්, විපස්සනාවේම කොටසක් කරලා ගන්නවා. එතකොට, ඒකේ තිබෙන්නාවූ අනිත්‍යවීමත් දැකිනවා. එහෙම දැකගෙන යනකොට ප්‍රමෝදා වූ මනසට තව බලවත් ප්‍රිතියක් ඇතිවෙනවා. ඒකට තමයි කියන්නේ, ‘පුමුදිනස්ස ජිත් ජායන් කියලා.

දැන් මේක මෙහෙම මනසිකාරය වඩාගෙන යනකොට, මේ ප්‍රමෝදා ගතිය ඇතිවෙන්නේත් සිතේ. සතුව ඇතිවෙන්නේත්, ප්‍රිතිමත් ගතිය ඇතිවෙන්නේත්, සිතේ. ඒකම වැඩිවෙනවා.

එහෙම වැඩි උනාම, ‘ඡිත් මනස්ස කායේ පස්සම්හෙත්’. ප්‍රිතිමත් කෙනාගේ කය සංසිද්ධනවා. අමේ සිත සතුවට පත්වුනාම, ඒ සතුවේ තිබෙන්නාවූ බලපූම නිසා, ඒ සතුවේ තිබෙන්නාවූ ආකාරය කයට පැතිරිලා යනවා. එහෙම සිභාවයක් තිබෙනවා. වෙතසික කයත් සැහැල්ලු වෙනවා. ඔලාරික කයත් සැහැල්ලු වී සංසිදි ගිය බවක් දැනෙනවා.

හරියට කියනවා නම්, ගහකට අවව වැටුනාහම, ඒ ගහේ ප්‍රමාණයට සෙවනක් ගන්නවා. ඒ වගේ, අමේ සිතට යම්කිසි සතුවක් ඇතිවුනාම, ඒ සතුව, මේ හිතට යටත්ව ක්‍රියාත්මක වෙන කයට බලපානවා. හිතේ තිබෙන්නාවූ ගතිය පැතිරිලා කයේ හැම තැනකටම ඒක බලපානවා.

ල් නිසා, ‘පීති මනස්ස කායේ පස්සම්හෙති’ කියලා කියනවා. පස්සම්හය කියලා කියන්නේ මොකක්ද? කයේ සැහැල්ලු ගතිය. බර නැති ගතිය. දර දඩු නැති ගතිය. ඒ වගේම, tranquility එක තොදට තියෙනවා. කය පැවැත්වීමේ නමුවතාවය ඒ වගේම තොද සේමාතා ගාන්ත ගතියක් ඇතිවෙනවා. ආරම්භයේදී, ඇතිවෙන්නේ, දරදඩු ගාරෝසු, කර්කෘත ගතිය. ඉදගෙන ඉන්න අමාරු ගතිය ඇතිවෙනවා. ඒ වගේම තද ගතියක්, බරගතියක් වගේ සවභාවයක් ඇතිවෙනවා.

හැබැයි මේක මනසිකාරය කරගෙන යනකාට, මෙනෙහි කරනකාට, ‘පීති මනස්ස කායේ පස්සම්හෙති’. මේ සතුවෙන් පිරිව්ව සිත නිසා, ඒක් බලපූමෙන් කයන් සැහැල්ලු වෙනවා. එහේම ඇතිවෙන තුන්වෙති ධ්‍යිය තමයි “පස්සම්හන ගතිය” සංසිදි යන සැහැල්ලු ගතිය.

“පස්සම්හන ගතිය” ඇතිවෙනවා, ආකාර දෙකකින්. එකක් තමයි හිතේ සැහැල්ලු ගතිය. අනිත් එක තමයි කයේ සැහැල්ලු ගතිය. කයේ සැහැල්ලු ගතියට එනකාට, ඒක හිතට තොදට දැනෙනවා. වෙදනාව ඉදිරිපත්වෙලා ප්‍රකට වෙනවා. ඒකට කියනවා, ‘පස්සද්ධ කායේ සුඩං වේදේන් කියලා. සංසිදුන කය නිසා, සැපය විදිනවා. කය සැහැල්ලු වෙනකාට, ඒ සැහැල්ලු ගතිය, ඒ බර නැති ගතිය, සැප වෙදනාවක් හැටියට තමන්ට දැනෙනවා. මේ සිද්ධිය වෙන්නේ, කුමක් නිසාද? අනිතා වගයෙන් විපස්සනා කරන්නට යුම නිසා.

අනිත්‍ය වගයෙන් මෙනෙහි කරනකාට, ඉස්සරවේලාම ඇතිවෙන්නේ ලා සතුවක්. ඒකට කියනවා ප්‍රමෝදය. දෙවැනි එක තමයි ප්‍රිතිමත් ගතිය. ඊළභට, ප්‍රිතිමත්වූ සිතක් තිබෙන කෙනාගේ සිත කය සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධාවය කියලා. ඊළභට, පස්සද්ධාවය ඇතිවෙනකාට, ඒ පස්සද්ධිය නිසා, සැප වේදනාවක් ඇතිවෙනවා, සැප වේදනාවක් විදිනවා. මතසිකාරය නිසා මේ ටික සිද්ධවෙන්නට ඕනෑළු.

මෙන්න මේ සැප වේදනාව හොඳට ඇතිවෙනකාට තමයි, කෙනෙකුගේ සිත දුවන්නේ නැතුව, එක් ආරම්මණයක පිහිටා, සමාධිය ඇතිවෙන්නේ, සමාධියක වැශේන්නේ, ඒකාග්‍රතාවයක පිහිටන්නේ. ඒ නිසා කියනවා, ‘ප්‍රචීනෝ ඩින්න් සමාධියන්’ කියලා. සැපවත්වූ කෙනාගේ සිත සමාධිමත් වෙනවා.

සමහර වෙලාවට, කෙනෙකුට මෝගින් වගේ බෙහෙතක් දුන්නාම, කයේ බර නැති ගතියක් ඇතිවෙනවා. කයේ තද ගතිය අඩුකරලා, සිත අධිපන කරලා, සිත නිදිමතට බර කරලා, සිතේ බැසීමක් හදනවා. ඒනා මිද්ධිය ලංකරලා දෙනවා. ඒ කියන්නේ, කය හරහා සිතට බලපෑම් කරනවා.

නමුත් විද්‍යිනා භාවනාවෙන්, සිත බලවත්කරලා, සිත සන්සුන්කරලා, සිත ගාන්තකරලා දෙනවා. සිතේ බලපෑම කයට දාලා, කයේ ස්වභාවයෙන් සිත සමාධිමත් කරනවා. කය සැහැල්ලු වෙනකාට, ගාන්ත වෙනකාට, සැපවත් වෙනකාට, ඒ තුළින් සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිය,

නින්ද යන සමාධියක් නොවෙයි. සිත ප්‍රානවත් වූ, සිත බැබලෙන, සිත ගක්තිමත්ව තිබෙන්නාටු සමාධියක්. එකට කියනවා, විද්‍යීනා සමාධිය කියලා. ‘ප්‍රජ්‍යෙන් එන්න සමාධියන්’, සැපවත් වූ කයක් ඇතිකෙනාගේ සිත සමාධි වෙනවා.

මෙන්න මේ සමාධිය අපට අවශ්‍යයි. මේ සමාධිය ඇතිකර ගතයුතුයි. මේ සමාධිය ඇතිකර ගතයුතු වෙන්නේ ඇයි? ‘සමාජීතෙන එන්නේන යථා භූතං ජ්‍යානාත්මි, පස්ස්ත්මි’. සමාජිත වූ සිතකින් තමයි, යම්කිසි කෙනෙකුට, යථා තත්වය හොඳවම දකින්නට පුළුවන්කම තිබෙන්නේ.

මෙතැනදී තියෙන්නේ ගැහුරු විපස්සනාවක්. මුලදී විපස්සනා කළේ කොහොමද? අනිවිවතෝ, දක්ඛනෝ කියලා. මෙතැනත් කියවෙන්නේ විපස්සනාවක් තමයි. මෙතැනත් යථාභුත දානයෙන් කියලා කියන්නේ විපස්සනා කිරීමම තමයි. යථාභුත දානය කියලා කියන එකත්, විපස්සනාවක කොටසක් තමයි. මුලදී අපි කරන්නේ, කරුණු කාරණා එක්ක මත්‍යපිටින් අනිත්‍යය කියලා මෙනෙහි කරගෙන යන එක. දැන් සිද්ධවෙන්නේ එය ගැහුරින් දකින පැහැදිලි විපස්සනාවක්.

ඇත්තටම අපි අනිත්‍යය මෙනෙහි කරනකාට මෙහෙම දැනෙනවා. අපට සම වයසේ, අපින් එක්ක ඉගෙනගත්ත සංමින්වහන්සේලා හිටියා. අපි ඇප උපස්ථාන කරපු, අපි ඉන්න කුටියට අල්ලපු කුටියේ සංමින්වහන්සේලා හිටියා. එ සංමින්වහන්සේලා ගැන දැන් අපට ආරංචි වෙන්නේ මෙහෙමයි. බොහෝ අය, අපවත්වෙලා කියලා.

අපින් එක්ක උපසම්පදාවේවිව සාම්මින්වහන්සේලා හිටියා. ඒ සාම්මින්වහන්සේලා දැන් අප අතර නැහැ.

එකෙන් කියන්නේ මොකක්ද? අපි ඉස්සර මිතුත්වයෙන් එකට ඉගෙනගත්තා. පොත්පත් බුවමාරු කරගත්තා. ධම් කරුණු සාකච්ඡාකළා. එකට වත පිළිවෙත කළා. විභාරයේ එකට වන්දනා කළා. ඒ ජේලියේ එකට හිටපු අය, තැන් තැන්වල හිටපු අය, දැන් ගැලවිලා ගිහිල්ලා. ඒ කියන්නේ, මගේ කාලෙන් දැන් කිවුවෙනවා, ලංවෙනවා කියන එකයි. ඔය විදියට මෙනෙහි කරනවා. මේකේ අස්ථීරත්වය උඩින් උඩින් මෙනෙහිකරනවා.

තවත් එකක් තමයි, දැන් මේ රටවල්වල, හේවිසි වාදනය කරගෙන මිනි උස්සාගෙන යන ස්වභාවයක් නැහැ නේ. මෙහේ තියෙන්නේ, නිශ්චබිද්‍ය, බොහෝවිට ඒ මරණය මල් ගාලාවකට බාරදීලා, ඒ අවසාන කටයතු කරලා ඒමක් නේ. ඒ මල් ගාලාවක් හරහා යන්න තියෙන ගමන අපටත් හරියට ලහ ලහ එනවා වෙන්න පූජාවන්.

අපේ මරණය ලෙඩික් දුකක් හැඳිලා වෙන්න පූජාවන්, ගුවන්යානයක් කඩාවැටිලා වෙන්න පූජාවන්, හඳුයාබාධයකින් වෙන්න පූජාවන්, වෙනත් හඳිසි අනතුරකින් වෙන්නට පූජාවන්. තැන්නම් වෙනත් බාහිර උපද්‍රවයක් නිසා වෙන්නට පූජාවන්. අනිත් එක තමයි, තෝරාගන්නට බැරි, සොයාගන්නට බැරි, ලෙඩික් හැඳිලා වෙන්නට පූජාවන්. ඔය විදියට අපේ ගමන කිවුවූ වේගෙන එනවා.

இய விடியுட மேனைகி கரநகொட, அபுத தியேந அர லேங்கிக சினாகம், அவாயுதாவயந், பூதும், ஹரிம பூட்டு விடியுட நாதிவெல்லா யநவா. சுமஹருநீரு ஹிதெநவா, லேங்கே வவே யந்ந சினா கியலா. முஹுடே நாவுக யந்ந சினா கியலா ஹிதெநவா. பவுலே அயந் லக்க தவ தவ ரமன் விமன் யந்ந சினா கியலா ஹிதெநவா. அநிதாய மேனைகி கரநகொட ஆதிவெந ஦ேயக் தமகி, மம மோகவடி யந்நே, ஹிஹில்லா மோநாவடி கரந்நே கியலா, அர யந்ந தியேந ரமன் விமன் வல அவாயுதாவய அவுவெல்லா யநவா.

ஓ வங்ம, பந்சலகுட ஹிஹில்லா, வேஹரகுட விஹாரயகுட ஹிஹில்லா, பூத்தகுட வெல்லா லநக் அஹாநை, வந்஧ாவக் கரங்கை, மேனைகி கிரீமக் கரங்கை, ஓந்ந லக யஹபத் கியந சங்கல்பய தமாங்க ஹித தூழின்ம ஆதிவெநவா.

‘ஜவினோ லிந்தா சுமாவியநீ. சூப வெட்நாவெந் பிர கயக் ஆதி கெநாங்க ஹித சுமாவி வெநவா.

‘சுமாஹிதெந லிந்தெந் யர்யாதுதா ஶாநாதி, பச்சநீ. மே ச்கந்஦ பஹே திவெந்நாவி, வெநசி, லீவா தூல ஆதிவெந வெநச்வி யந சுவஹாவய டைநந்நவா, டைகநந்நவா.

டை மே ஹீவிதயே ஆதுலாந்தய, வீட்ஹிநாகரந்ந கலிந், அநிதாயுதாவய மேனைகி கரந்ந கலிந், அபுத ஹீவித ஆயாவக், ஹவ ஆயாவக் தியேநவா. ஹவ ஆயாவ கியலா கியந்நே, மங்க மே ஹீவிதய நாதிவிநத், ரீலஹு ஹிஹில்லா ளங்காவே ஹே கிச்வேலியாவே ஹே டப்படிவா கியலா பூதிமக்

ඇතිකරගැනීම. වවනයෙන් ඔහොම නොකිවිවත්, හිතේ පැත්තක ඒ ගැන බලාපොරොත්තුවක් හටගන්නවා. ඒකට කියනවා, හට ආභාව, හට ප්‍රාථිතාව, හට තණ්ඩාව කියලා. සමහර අය ප්‍රකාශකරනවා, ‘උපදිනවා නම් අසවල් තැන උපදින එක භාද්‍යී’ කියලා.

නමුත් මේ විදිකිනාව කරගෙන යනකාට, මෙන්න මෙහෙම සිතක් පහලවෙනවා. ඒ තමයි, මම මෙහේ ඉපදුනත්, තවත් මරණයක් වෙනවා. ලංකාවේ ඉපදුනත්, තව මරණයක්, තව ලේඛ ගොඩක්, තව කරදර ගොඩක් ඇතිවෙනවා කියලා අවබෝධ කරගන්නවා. අර යථාභ්‍යත ජාත්‍යාය, මේ ජීවිතයේ තිබෙන්නාවූ හයානකත්වය දැන් වැටහි යනවා. මේ විදියේ ජීවිතයක් තිබෙනවා නම් යම්කිසි හදුවත් රෝග ප්‍රමාණයන් හටගන්නවා. පිඩා ගතියන්, උද්‍යාබාධ, පෙනාහළ රෝග, සමේ රෝග, ලේවල රෝග, පිළිකා රෝග, පුස්ම ගන්නට බැර අපහසුතාවයන්, ආභාරපාන විෂවීම්, රුධිරයේ සිනි හටගැනීම වගේ දේවල් ඇතිවෙනවා කියලා අවබෝධ කරගන්නවා. එක ජීවිතයකට මේ ඔක්කොම තියෙනකාට, ආයිත් හිතෙනවා, මෙකෙන් නැවත මම ජීවිතයක් ලැබුවාත්, ඒකත් මෙකෙම කොට්ඨයක් කියලා. ඒ විදියට යථා ස්වභාවය දැනගන්නකාට, මේ ජීවිතයේ ජීවිතයක් අවශ්‍ය නැහැ, කියලා, මේ ජීවිතයේ තිබෙන්නාවූ අභාව නැතිවෙනවා. ‘යථාභ්‍යතං ජාතාත් පස්සන්’.

යථාභ්‍යතං ජාතා පස්සං නිබිඩ්දති. යථා ස්වභාවය දැනගන්නකාට මේ ජීවිතය කෙරෙහි කළකිරෙනවා,

එපාවීමක් ඇතිවෙනවා. අපට මෙත්ත මේ ජීවිතය කොරේහි කළකිරෙන්නම ඕනෑ.

මේ ඉන්නා මහත්ම මහත්මීන්ට, තරුණ වයසේ මධ්‍යම වයසේ ඉන්න අයට, බාල මහඟ වැඩිහිටි, ස්ත්‍රී පුරුෂ හැම කෙනාටම, බනක් දේශනා කරනවා තම අරිවත් බනක් දේශනා කරන්න ඕනෑ. ඒ දේශනාව අරිවත්ම බනක් වෙන්නේ, නිවැරදිම බනක් වෙන්නේ, තම තමන් කොරේහි තිබෙන්නා පූ මුලාපූ බැඳීම තැතිවෙලා යන විදියේ ධමියක් ඒ තුළ තිබුනොත් පමණයි. ඇත්තටම, මේ බනින් බුදුරජාණන්වහන්සේගේ දේශනාවේ හැටියට තම තමන් කොරේහි, තම තමන්ටම කළකිරීමක් ඇතිවෙන්නට ඕනෑ. ඒ කියන්නේ ජීවිතය විනාශ කරගන්න එක තෙවයි. තමාගේ ජීවිතයේ ස්කන්ධ 5 පිළිබඳව, තිබෙන වැරදි බාරගැනීම අයින්වෙලා, හොඳ නිවැරදි අවබෝධයක් ඇතිවෙන්ට ඕනෑ. මේකට කිසිම විශ්වාසයක් දෙන්න හොඳ තැ කියන කළකිරීම තියෙන්නට ඕනෑ.

එ නිසා, ‘යථාභ්‍යතං ජානං පස්සං නිබ්බින්දන්’ යථා ස්වභාවය දැනීම දැකීම නිසා කළකිරීම ඇතිවේ. මේ ජීවිතයේ කළකිරෙන්නට ඕනෑ. එපාවෙන්න ඕනෑ. නුවණ්න මෙනෙහි කරනකාට එහෙම එපාවීමක් කළකිරීමක් වෙනවා. මේ අයටත් එහෙම එපා වෙනවාද? සමහර ගොඩාක් වයසට ගිය අයට නම එපාවීම කළකිරීම වෙලා තියෙනවා. ඒ අයට ජීවිතය නඩත්තු කරගන්නට බැරි නිසා. හැබැයි, සමහර වෙලාවට ඒ නඩත්තු කරගන්ට බැරි ජීවිතය එපා, ඒකට වෙන

එකක් අවශ්‍යයි කියලා හිත කියනවා. එතකොට නම් එපාවෙලා නැහැ. එතැන හට ප්‍රාථිනාවක් තියෙනවා.

මො ජීවිතයක් හැටියට අපි මොනයම් හෝ ජීවිතයකට බැසගත්තොත්, අනිවායියයෙන්ම එතැනත් මේ අද විදින්නාවූ දුකට වඩා තවත් වැඩි දුකක් ඇතිවෙනවා. ඒක මෙයට සමාන දුකක් හෝ වෙන්නත් පුළුවන්. ඒ වගේම ආභාරපාන නැතිවීම නිසා, වතුර නැතිවීම නිසා, මේ තරම් පහසුකම් නැතිවීම නිසා ඇතිවෙන දුකක් වෙන්නත් පුළුවන්. කොහො හරි තැනක ජීවිතයක් රුදුනොත්, මේ දුකට වඩා තව දුකක් මහා විශාල වශයෙන් එනවා.

මෙන්න මේ යථාභුත සුභාචය, ජීවිතයේ තිබෙන අනිත්‍ය සුභාචය, රුපයේ තිබෙන සුභාචය, වේදනාවේ, සක්ෂේකා, සඩ්බාර, වික්ෂේකාණ කියන ස්කන්ධ පහේ තිබෙන අනිත්‍යයන් එක්ක ගැඹුරින් දකිනකොට, මේ ස්කන්ධ කෙරෙහි කළකිරෙනවා, මෙවා එපාවෙනවා. ඒ එපාවීම ඇතිවෙන්ට ඕනෑ. ඒක මනසිකාර කිරීම නිසා විදිහිනා ඇානයකින්ම තමයි සිද්ධවෙන්නේ.

එහෙම තුවණීන් එපාවීමක් උනොත්, කළකිරීමක් ඇතිවූනොත් ඒක භාවනාමය දියුණුවක් වෙනවා. සඩ්බාර උපේක්ඛා ඇානයට කිවුව වෙන අවස්ථාවේ තමයි ඕක සිද්ධවෙන්නේ. අපි විදිහිනා භාවනා කරගෙන යනකොට, ඉදිරියේදී ඇතිවෙනවා, සඩ්බාර ධමියන් පිළිබඳව, උපේක්ෂාව බැලීම ඇතිවෙන අවස්ථාවක්. ඒක සංස්කාරයන්ගේ අනිත්‍ය දක්ක අනාත්ම ධමියන් ගැන තීවුව වැටහෙන

අවස්ථාවක්, ඇන අවස්ථාක්. ඒකට කියනවා, ‘සඩ්බාර උපකාං කුණුණය’ කියලා.

සඩ්බාර උපකාං ඇන අවස්ථාවේදී, කිසිම දෙයක් පතන්නේ නැහැ, පැත්ම වගයෙන් හිතන්නේ නැහැ, අපේක්ෂා කරන්නේ නැහැ. තියෙන සූභාවය, යථා සූභාවය හැටියට දකිනවා. ඒ තමයි අනිත්‍යය ගැහුරින්ම තේරෙන වැටහෙන තැන. එහෙම යනකාට තමයි, ‘නිබැඳ්දා විරජ්‍යන්’. ඒ කියන්නේ, සංස්කාරයන් කෙරෙහි කළකිරීම ඇත්තුවනොත් තමයි, මාගි සිත පහලවෙන්නේ. ඒ කියන්නේ, නිවානය පැත්තට හැරෙන්නේ, ඔය අවස්ථාවේදී. ස්කන්ධයන්ට, සංස්කාර ධමියන්ට කළකිරීම හටගන්නේ නැතුව නිවන් දකින්නට බැහැ. අපි කොට්ටර නිවන පැතුවත් මේ වැටහීම නැතුව නිවන් අවබෝධ වෙන්නේ නැ.

ර්ලහට පහලවෙන අනිත් ධමිය තමයි, ‘විරාග ඩ්මුව්වත්’ කියන එක. ඒ තමයි, මාගි සිතෙන් පස්සේ එල සිත පහලවීම.

මෙ වෙනකාට, මම දැන් ධමිතා තවයක් කිවිවා. ඒ ධමිතා 9 තමයි, මෙනෙහි කරගෙන යනකාට, එකින් එකට, එකින් එකට පහලවෙන ධමි. පසුව පහලවෙන ධමියන්ට පලවෙනි ධමිය බලපාන විදිය. ඒ ධමිය ර්ලහ සිද්ධියට බලපාන විදිය. පසුව ඒ ධමිය ර්ලහ සිද්ධියට බලපාන විදිය. බුදුරජාණන්වහන්සේ මේ විදියට ධමි කාණ්ඩ 9 කට, පියවරවල් 9 කට, මෙක සිද්ධවෙන ආකාරය, හොඳට කුණුණයෙන් දකිනවා, තුවණීන් දකිනවා.

විද්‍යිනා කිරීම තුළින් උපදින ධම්තා නවයෙන් පලමුවෙනි එක ‘පාමොජ්ජය’ දෙවනි එක ‘ප්‍රීතිය’ උපදිනවා, වැඩෙනවා. තුන්වෙනි එක ‘පස්සද්ධිය’ ඇතිවෙනවා. ර්ලහට ‘පස්සද්ධ කායෝ සුබං වේදේන්’, පස්සද්ධිය නිසා සුබය ඇතිවෙනවා. ර්ලහට, ‘සුබිනෝ විත්ත සමාධියන්’, සිතේ සමාධිමත් ගතිය ඇතිවෙනවා. ර්ලහට තියෙනවා ‘සමාභිතෙන තින්නේන යථාභ්‍යතා ජානාත්, පස්සන්, යථාභ්‍යත ඇෂානය ඇතිවෙනවා. ජීවිතයේ යථාභ්‍යත සවභාවය හොඳට දකිනකාට, අවබෝධ වෙනකාට, ‘යථාභ්‍යතා ජානා පස්සය නිබිඩින්දන්’, නිබිඩාව කියන කළකිරීම පහලවෙනවා. නිබිඩාව කියලා කියන්නේ එපාවීම, කළකිරීම. මේ ගැන ඔනැකමක් නැතිවීම. නිබිඩාව ඇතිවුනාට පස්සේ ඇතිවෙන තවත් සිද්ධියක් තියෙනවා. ‘නිබිඩින්ද විරජ්ජන්’, නිබිඩාව ඒකාන්තයෙන්ම විරාගයට හේතුවෙනවා. විරාගය කියලා කියන්නේ, ‘විරජ්ජන් කියලා කියන්නේ මාගි සිත. සංසාරය කියන හේතු එල පැත්තට, මේ පැත්තට ඇලෙන්නේ නැතුව, අනිත් පැත්තට බරවෙනවා. විරාගයෙන් පස්සේ ඇතිවෙන්නේ විමුක්තිය, ‘විරාග විමුවිවන්’. විමුක්තිය කියලා කියන්නේ එල විත්තය.

එ නිසා, මේ විදියට ධම්තා ජේලියක් හටගන්නවා. ‘පාමොදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුබය, සමාධිය, යථාභ්‍යත ඇෂානය, නිබිඩාව, විරාගය, විමුක්තිය’ කියන මෙන්න මේ ධම්තා නවය, බුදුරජාණන්වහන්සේ පිළිවෙළකට දකින නිසා, ඒකට කියනවා, ‘පාමොජ්ජ මූලකා ධම්මා’, පාමොජ්ජ මූලකා

ධමිකා නවය නැත්තම්, ප්‍රමෝද්‍යා ගතියෙන් ආරම්භවී වැඩියන ධම් කරුණු නවය කියලා.

ඒ නිසා කියනවා, ‘නව ධම්ම වචන්යානේ’ පණ්ඩ්ඩා ධම්ම නානත්තේ ක්‍රාණ් කියලා.

බුදුරජාණන්වහන්සේ, ධම් නවයක ඇති නානත්ව ස්වභාවය දැක්කා. මෙතැන පිළිවෙළකට එකින් එකට හේතුවී වැඩින ධම් 9 ක් තිබෙනවා. ඒවා තුළ නානත්වයකුත් තියෙනවා. ඒ වගේම, මෙකට කියනවා, “ලා සතුවෙන් පටන්ගන්නා ධම් නවය කියලා. නැත්තම්: ප්‍රමෝද්‍යාය (ලා සතුව) පදනම්ව පෙළගැසී ගිය ධම් නවය“ කියලා.

මෙ තමයි බුදුරජාණන්වහන්සේගේ තුවණීන් දැනගෙන, ප්‍රභාවෙන් දැකගෙන, අප කෙරෙහි කරුණාවෙන් දේශනා කර වදාල ධම් කාණ්ඩය. අපේ මූලාව, අපේ මෝහය, නැතිකරලා, ප්‍රභාව අවධිකරන්න උන්වහන්සේ අපට කියලා දිපු ධම් කාණ්ඩයක එක කොටසක් මේ පින්වතුන්ට මේ මතක් කළේ.

ඒ නිසා, සැම දෙනාටම විපස්සනා වඩුමින් හිත සමාධිගත කරගෙන, ප්‍රමෝද්‍යා ගතිය ඇතිකරගෙන, ඒ වගේම, යථාගුත ඇුනය පහල කරගෙන, සසර දුකින් මිදි නිවනින් සැනසෙන්ට ලැබේවා...! මේ තමයි ලොවුතුරා බුදුරජාණන්වහන්සේලා, පසේබුදු මහරහතන් වහන්සේලා අවබෝධ කරගෙන තැවතිවිව තැන. උන්වහන්සේලා තුවණීන් වැඩිම කරපු තැන, උන්වහන්සේලා තැවතුනු,

උන්වහන්සේලාගේ සිත් සංස්කාර ධම් සමුදායෙන් නිවිගිය ධම් සඩාවය තමයි නිවාන බාතුව. ඒ නිවාන බාතුව, සැම දෙනාටම කෙටි කාලයකදීම, නුවණීන් ස්ථි කරගන්නට, අවබෝධ කරගන්නට, සාක්ෂාත් කරගන්නට ලැබේවා! ඒ සඳහා මේ ධම් මනසිකාර සමය භේතු උපනිශ්චය වේවා! කියලා මෙමත්‍යෙන් ප්‍රාථිනා කරනවා.

සැම දෙනාටම තෙරුවන් සරණය!

නමො තස්ස හගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ඩමමනානත්තේ ක්‍රිංශන්.

(කුසලතෝ වචනත්තේනි)

ශ්‍රද්ධාවන්ත, ගුණවන්ත පින්වත්ති,

තුන් ලෝකාග්‍රැමූ හාගාවත්තු අරිහත්තු සම්මා සම්බුද්ධරජාණන්වහන්සේට මම සිරසීන් වැද නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! ඒ උතුම්බූ ශ්‍රී සද්ධම් රත්නයට මම වැද නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! උතුම්බූ සංස රත්නයට මම වැද නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

බුද්ධ දිමම සංස යන ත්‍රිවිධ රත්නයේ අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන්, වන්දනා කිරීමේ කුසල වෙතනාවේ ආනුභාව බලයෙන්, අද මේ ධම් දේශනාව තුළින් මේ පින්වතුන්ට කියා දෙන්නට බලාපොරොත්තුවන්නාවූ ධම් කරුණු සියල්ලම ඉතාමත්ම යහපත්ව, පැහැදිලිව, පිරිසිදුව, නිරවුල්ව, අවබෝධවේවා! සැම දෙනාටම මේ ධම් කරුණු තේරුම අරගෙන මේ යන දහම් ගමන යහපත් කරගන්නට පැහැදිලි කරගන්නට, තියුණු කරගන්නට ලැබේවා! මෙය නිවතින් සැනසීමේ උතුම මාගියක්ම වේවා! කියලා මෙත්තියෙන් ප්‍රාථිනා කරනවා.

අද, මේ පින්වතුන්ට තවත් ධම් කාණ්ඩයක් අපි මතුකරලා දෙනවා. මෙතන ගාම්භීර ධම්ය, ගැහුරු ධම්ය,

විපස්සනාවට බරවු ධමිය අසන්නාඩු, සිතන්නාඩු, මෙනෙහි කරන්නාඩු පින්වතුන් ඉන්නවා.

පසුගිය දේශනාවාර වලදී, අපි බුද්ධ ගූනයන් අනුසාරයෙන් ධමි පිළිබඳ විමසීමක් කරගෙන ආවා. ඒ තමයි, ‘නව ධම්ම වවන්ත්‍රානේ’ පස්ස්ජා ධම්මනානාන්නේ’ ජාණ්ඩා.

ධමි මාතෘකාවට අයිති දහම් කොටස. ඒ කියන්නේ ධම්යන්ගේ නානාත්වය, ධම්යන්ගේ විවිධත්වය, ධම්යන්ගේ වෙනස් බව, දකින තිතන බලන සටහන් කරගන්නාඩු තුවණට කියනවා, ‘ධම්ම නානාන්නේ’ ජාණ්ඩය ‘කියලා.

ඒ ‘ධම්ම නානාන්නේ’ ජාණ්ඩය’ යටතේ, මුලින්ම තියෙනවා ‘නවධම්ම’ කියලා වවනයක්. එයින් ධම්තා නවයක්, ව්‍යවස්ථාපනය කරනවා, පැහැදිලිව, පිරිසිදුව දැනගන්නවා.

මේ සියලු ධම්යන් වැඩකරන, සිත් වැඩකරන, ක්‍රියාත්මක වෙන ධමි පරාස 4 ක් තියෙනවා. භූම් 4 ක් තියෙනවා. ඒවාට කියනවා, ‘කාමාවවර භූමිය, රුපාවවර භූමිය, අරුපාවර භූමිය, අපරියාපන්න භූමිය’.

පරියාපන්න කියලා කියන්නේ, කොටුකරගන්න, සීමාකරගන්න, මායිමිකරගන්න පුළුවන්, ඒ වාගේ හේතුඡල ධම්යන්ගෙන් කොටුකරගන්න, සීමාවෙන ලොකික ධම්වලට කියනවා, පරියාපන්න කොටස කියලා. අපරියාපන්නය කියලා කියන්නේ, සීමාවක් කරන්නට බැරි අප්‍රමාණය කියන එකයි. ඒ තමයි, ලෝකෝත්තර ධමි.

මේ ස්ථාන 4 න්, දැනට අපි අයිති කාමාවවර ඩුමියටයි. කාමාවවර ඩුමියට අයිති කොටස් තමයි, දිවා ලෝක 6, මනුෂා ලෝකය සහ සතර අපාය. මේ ස්ථාන 11 ම ඉන්නා අයගේ සිත් වැඩි වශයෙන්ම වැඩි කරන්නේ එක රටාවකට. මෙතන කියන්නේ, හොතිකව පිහිටා තියෙන ඇහවල් ගැන නෙවෙයි. මේ ඇහවල් ඇතුලේ වැඩකරන්නාවූ සිත් පිළිබඳව යි. ඒ සිත් අනුසාරයෙන් තමයි මේ අය එක් එක් ලෝකයට ගිහිල්ලා තියෙන්නේ.

අපි මනුස්ස ලෝකයට ආවේ ඇයි? මනුස්ස ලෝකයට එන්න හදුපු සිතකින්. දිවා ලෝකයට ගියේ ඇයි? දිවා ලෝකයට යන්න ගැලපෙන විදියට හදුපු සිතකින්. එහේ ඉන්නේ ඇයි? එහේ ඉන්න පුළුවන් සිතකින්. අපි මේ මනුස්ස ලෝකයේ ඉන්නේ ඇයි? මෙහේ ඉන්න පුළුවන් සිතක් තියෙන නිසයි. තිරිසන් ලෝකයේ තිරිසන් සතුන්ට ඉන්න පුළුවන් සිතකින් ඒ අය ඒ ලෝකයේ ඉන්නවා. ඒ වගේම සත්ත්වයේ අපායට යනවා, එහේට ගැලපෙන සිතක් නිසා. මෙහේ ඉන්නේ මෙහේට ගැලපෙන සිතක් නිසා.

ඒ නිසා, විශේෂයෙන්ම, මෙන්න මේ සිත් සහ වෙතසික ධම් තමයි අපි ගණන් ගන්නේ. ඒවාට කාමාවවර ඩුමියේ බහුල වශයෙන් ක්‍රියාත්මක වෙන ධම් කියලා කියනවා. කාමාවවර ඩුමියේ වැඩකරන්නාවූ, විත්ත වෙතසික ධම් සහ ඒවාට යටත්වූ, රුප ධම්.

බුදුරජාණන්වහන්සේ, මෙවා සලකුණු කරගන්න කළාණ ගැන සඳහන්කරනවා. මේ මේ ධම් වැඩිකරන්නේ කාමාවටර භූමියේ, මේ ධම් තිබෙන්නේ රුපාවටර භූමියේ, මෙවා අරුපාවටර භූමියේ, මෙවා අපරියාපන්නයේ ආදි වශයෙන් වෙන්කර බෙදා දේශනා කරනවා. ඒවා සටහන් කරගන්න ඕනෑ. පැහැදිලිව දැනගන්න ඕනෑ. ඒවා දැනගත්තොත් තමයි, මේ අසවල් තැන තිබෙන ධමීය කියලා, හඳුනාගන්න පුළුවන් වෙන්නේ.

“වවත්ථාන“ කියලා පාලි වචනයක් තියෙනවා. “වවත්ථාන“ කියලා කියන්නේ, මෙන්න මේ අසවල් ධමීය, අසවල් භූමියේ පහලවෙනවා කියලා තීරණය කරගැනීමට සි. එසේ සටහන් කරගන්නවාට, සලකුණු කරගන්නවාට කියන වචනයක් තමයි මේ වවත්ථාන කියන වචනය.

කාමාවටර ලෝකයේ තියෙන ධමී වික සලකුණු කරගන්නේ, විදි තුනකටයි. ‘කුසල්, අකුසල්, සහ අව්‍යාකෘත ධමී’වශයෙන්.

රුප ධමී සියල්ලම කුසල් වෙන්නෙත් නැ, අකුසල් වෙන්නෙත් නැ.

තරහ සිතක් අතිවුනෙත්, ඒක අකුසලයක්. වන්දනාවක් කළුත්, ඒක කුසලයක්. ඒ දෙකට අමතරව, අපි කළින් කරපු කුසල්වල විපාක වශයෙන් ඇතිවෙන සිත් වලට කියනවා කුසලුත් නොවන, අකුසලුත් නොවන විපාක ධමී

කියලා. ඒ වගේම, ක්‍රියා සිත්, කුසල්ද වෙන්නෙත් නැ, අකුසල් වෙන්නෙත් නැ.

එතකොට මේ කාමාවට ඩුම්පෝ තිබෙනවා, සමහර ඒවා අකුසල්, සමහර ඒවා කුසල්, සමහර ඒවා අකුසලුත් නොවන කුසලුත් නොවන ඒවා. ඒවාට කියනවා ‘අව්‍යාකෘත’ කියලා. එහෙම කියන්න හේතුවක් තියෙනවා.

කුසලයක් කළාම, ඒ කුසලයට හැකියාවක් තිබෙනවා, ඒකේ තවත් මොකක් හරි කෙළවරක් හැටියට, කොටසක් හැටියට, කුමන හෝ දෙයක් ඉදිරියේදී ඇතිකරන්න. ඒ තමයි විජාකය.

අකුසලයක් කළාමත්, ඒ අකුසලයේත් තියෙනවා, මොකක් හරි අනාගතයට සම්බන්ධයක් හදන්න පුළුවත් ස්වභාවයක්. ඒ තමයි විජාකය. ඒ තමයි කුසලය සහ අකුසලයේ තිබෙන ස්වභාවය හෙවත් ගතිය.

හැබැයි, අව්‍යාකෘතයට ඒක නැහැ. අව්‍යාකෘතයක් පහලවුනාම, විජාකයක් පහලවුනා. ඒ විජාකය වින්දා, එතැනින් ඉවරයි. විජාකය හැටියට මතුවුනා. නැතිවෙලා ගියා. ඒකෙන් අනාගතයට මොකන් සම්බන්ධයක් නැහැ. ඒ නිසා කියනවා, ඒවා ඉදිරියට ඇදිලි කෘත්‍යායක්, ඉදිරියට ගෙනියන්න පරම්පරා කෘත්‍යායක් කරන්න බැරි නිසා, ‘අව්‍යාකෘතයි’. පාලි භාෂාවෙන් කියන්නේ, ‘අව්‍යාකෘතයි’ කියලා. සිංහලෙන් කියනවා, ‘අව්‍යාකෘතයි’ කියලා.

අපි භාවනාකරගෙන යනශොට, කාමාවවර ඩුමියේ තියෙන ධම්තා වික අපි හඳුනාගන්නවා. මේවා කුසල්, මේවා අකුසල්, මේවා කුසලුත් නොවන, අකුසලුත් නොවන, අව්‍යාකෘත ධම් කියලා.

ඒ නිසා බුදුරජාණන්වහන්සේ, මේ කාම ලෝකයේ තිබෙන්නාවූ ධම් ගොඩවල් 3 කට බෙදනවා. ඒ තමයි, ‘කාමාවවරේ ධම්මේ කුසලතෝ’ වචන්තේත්, අකුසලතෝ වචන්තේත්, අඛ්‍යාකනතෝ වචන්තේත්. ඒ කියන්නේ, කාමාවවරයේ තිබෙන්නාවූ ධම් වික ක්‍රම තුනකට සලකනවා. කුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා. අකුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා. අව්‍යාකෘත වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා.

අපි දැන් ප්‍රාණගාතයෙන් වළකිනවා. සොරකම කිරීමෙන්, කාම මිත්‍යාචාරයෙන්, බොරුකීමෙන්, කේලාම කීමෙන්, පරුස වචන කීමෙන්, සම්පූජ්පලාප කීමෙන් වළකිනවා, ර්ලහට, අහිංසා, ව්‍යාපාද, මිවිඡා දිවියෙන් වළකිනවා. ඒ තමයි ‘දස කුසල්’ කියලා කියන්නේ.

මේ දස කුසල ධම් වික හඳුන්වන්නේ, සටහන් කරගන්නේ, ව්‍යවස්ථාපනය කරගන්නේ, ලකුණු කරගන්නේ මොකක් හැටියටද? මේවා කාමාවවර කුසල ධම්යන් හැටියට සලකාගන්නවා.

මෙක මේ විදියට දස කුසල ධම් හැටියට විස්තර කළේ ඇයි? විත්ත වෙතසික කතාවෙන් කියන්නේ තැතුව. මෙකට

කියනවා, “පැලුපතාර” දේශනා විදිය කියලා. පැලුපතාර කියලා කියන්නේ, ප්‍රතිඵල ඉදිරියට දාලා කතාකිරීම කියන එකයි. දැන් මෙවා ක්‍රියාවන් නේ. දැන් මෙවාගෙන් වලකින, සඩහාවයක් නේ තියෙන්නේ. පැහැදිලිවම ලෝකයාට කියන්න පුළුවන්, ඔක කරන්න එහා, ඔක කරන්න ගොඳ නැහැ කියලා. ඒ ක්‍රියාවන් වශයෙන් වලක්වන විදිය.

යිලාරික මට්ටමෙන්, කුසල ධම් 10 ක් තියෙනවා. ඒ කුසල ධම් 10, ඒ විදියට ම වෙන් වෙන්ව සලකුණු කරගන්නවා, වෙන්කරගෙන දැනගන්නවා.

බූදුරජාණන්වහන්සේ, කාමාවවර කුසල ධම්යන් ඔය විදියට ලකුණු කරගන්නවා ආකාර 10 කට. මෙවාට තමයි කාමාවවර ඩුමියේ තිබෙන්නාවූ, කුසල ධම්යේ කියලා කියන්නේ. එක ගොඩක් කුසල වශයෙන් සලකුණු කරගන්නා. ‘කුසලතේ වවත්තේත්ති’.

‘අකුසලතේ වවත්තේත්ති’. අකුසලතේ වවත්තේත්ති කියලා කියන්නේ ඔය 10 ම, අකුසල් වශයෙන් ක්‍රියාත්මක කරනවා. එනම්; ප්‍රාණගාතය, සොරකම කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේලාම කීම, පරුස වවන කීම, සම්ප්‍රජ්පලාප කීම, ලෝහ කිරීම, ද්වෙෂ කිරීම, මිත්‍යා ඇඟිය. එතකොට ඒ වික අකුසල හැටියට දැනගන්නවා.

ඒ වික කරන්නේ මොකන්ද? ඒවා කරන්න හේතුවෙන විත්ත ලෙවතසික ධම් තියෙනවා. නමුත්, විත්ත ලෙවතසික කතාවෙන් කියන්නේ නැතුව, අකුසල ධම්

ත්‍රියාත්මකවෙන, දොරටුවට අදාල කරලා, ඒ හැටියටසි කියන්නේ.

දැන් මේවා ගැන සාමාන්‍ය කෙනෙකුට කතාකරන කොට මේ විදියටසි කියලා දෙන්නේ. නැතුව මේ සිතෙන් මේක වෙනවා, මේ සිතෙන් මේක වෙනවා කියලා, විස්තර කරන්ව ගියාම වැඩිය නේ. ඒ නිසා, ඒ අයට ටිකක් ඕලාරික මට්ටමෙන්, ඒ කම් සිද්ධවෙන, කම් ත්‍රියාත්මක වෙන තැන් වලින් හඳුන්වලා පහදලා දෙනවා. ඒ දොරටු තුනක් ගැනන් කියවෙන්නේ. කායික ක්‍රියා තුනයි, වාචික ක්‍රියා හතරයි, මානසික ක්‍රියා තුනයි. ඔය දොරටු 3 අනුව තමයි, කුසල් අකුසල් බෙදාලා තියෙන්නේ.

අනිත් කොටස තමයි ‘අව්‍යාකතනයේ’ වචන්නේ? අව්‍යාකත වගයෙන් ව්‍යවස්ථාපනය කරනවා, සළකුණු කරගන්නවා, ලකුණු කරගන්නවා කියන එක. ඒවා මොනවාද?

දැන් බලන්න, විපාකයක් ඉදිරිපත් වෙනවා. විපාකය අව්‍යාකෘතයි. ක්‍රියා සිතුත් අව්‍යාකෘතයි. රුප ධම් සියල්ලමත් අව්‍යාකෘතයි.

අපි ඒක ප්‍රායෝගිකව බැලුවෙන්, දැන් ආසනයේ වාචිවෙලා ඇස් දෙක පියාගෙන මෙනෙහි කරගෙන යනාකොට අකුසල ධම්යක් එනවා. ඒ කියන්නේ තරහක් එනවා. ඒක මනෝද්වාරිකව සිද්ධවෙන ව්‍යාපාද නම්වූ අකුසල ධම්යක්. වික වෙලාවකට පස්සේ දනහිස රුදුමක් ඇතිවෙලා ඒ ගැන මතක්වෙනවා. ඒක අව්‍යාකෘතයක්.

අකුසල ධම්මියක් ආවහම, ඒක මෙනෙහි කරලා මෙනෙහි කරලා එසින් ගැලවෙනවා. ඒක කුසලයක්.

ව්‍යවස්ථාපනය කරනවා කියලා කියන්නේ, මේ ආපු සිතුවිල්ල කුසලයක්, මේ ආපු සිතුවිල්ල අකුසලයක්, මේ කියන්නාඩු විපාක සිත අව්‍යාකෘතයක්, රුප කියලා කියන්නේ අව්‍යාකෘතයක් කියලා, ඔය විදියට හඳුනාගන්නවා, සළකුණු කරගන්නවා, දැනගන්නවා, ලකුණු කරගන්නවා කියන එක. එකට කියනවා ධම්තා තුනක් සළකුණු කරගත්තා කියලා.

දැන් අභේ ගරීරය මොකක්ද? අව්‍යාකෘත ධම්යක්. අපට වක්බු වික්ද්‍යාණය පහලවෙනවා. ඒ වක්බු වික්ද්‍යාණය මොකක්ද? අව්‍යාකෘත ධම්යක්. වක්බු වික්ද්‍යාණය කියන්නේ විපාකයක් නේ. විපාක ධම් අව්‍යාකෘතයි. සෝත වික්ද්‍යාණය පහලවෙනවා. අව්‍යාකෘතයක්. මලක් සූච්‍යවත්ව දැනෙනවා. එකත් අව්‍යාකෘත ධම්යක්. ගබඳ ඇසීම, ගද සූච්‍ය, රස, පහස දැනීමත් අව්‍යාකෘත ධම්. පණ්ඩ්ච්චරාච්ජන සිත, මත්‍යාද්ච්චරාච්ජන සිත කියන්නේ ක්‍රියා අව්‍යාකෘත ධම්යි.

ලදාහරණයක් වගයෙන්, කෙනෙකුගේ සිත නින්දට වැවෙනවා. හිත භොඳට හවාංගයට පත්වෙලා, ගොරව ගොරවා නිදි. ඒ සිතත් අව්‍යාකෘතයි, හවාංග සිත නේ. ගෙරවීමත් අව්‍යාකෘතයි. ගබඳයත් අව්‍යාකෘතයි. එයාගේ කටත් අව්‍යාකෘතයි. උගුරත් අව්‍යාකෘතයි. සම්පූණී මුළු ගරීරයම අව්‍යාකෘතයි.

දැන් කවුරුහරි ගිහින් කතාකරලා, භොලවලා කියනවා, ගොරවන්න එපා කියලා. එතකොට කියයි, කවුද ගෙරව්වේ?

මම ගෙරෙවිවේ නැහැ කියලා. ඒක බොහෝම තරහෙන් ගබඳයෙන් කියනවා. මොකක්ද ඒ? ඒක අකුසලයක්.

දැන් කතාකරපු එක්කෙනා හිතා ගන්නවා, මෙයාට මොකක්වත් කියලා හරියන්නේ නැහැ. එතන තියෙන්නේ අව්‍යාකෘත ගොඩකුදී, අකුසල් ගොඩකුදී විතරයි. මම මොකටද මගේ හිත තලාගන්නේ. මම ඉවසනවා. එතකොට එතන තියෙන්නේ මොකක්ද? ඒක කුසලයක්.

ඔය විදියට, අපි දැනගන්නට ඕනෑ, කාමාවවර භුමියේ තියෙන්නේ ඔය වගේ කුසල් වශයෙන්, අකුසල් වශයෙන්, අව්‍යාකෘත වශයෙන් පහලවෙන ධම් කියලා.

එ ධම්තා ටික වහි කළේ කාමාවවර භුමියේ පහලවෙන ධම් හැටියටයි. ධම්තා නවයෙන් ධම් මණ්ඩල 3 ක් ව්‍යවස්ථාපනය කළේ, කාම භුමියේ පහලවෙන ඒවා හැටියටයි.

අපි හිතමු, කාමාවවර භුමියේ ඉන්න සත්ත්වයේ මනුස්සයෝ භාවනාකරලා, විතක්ක විවාර ප්‍රිති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම දායාන සිත පහලකරගන්නවා කියලා. ප්‍රථම දායාන සිත පහලවෙනකොට, ඒක රුපාවචර ධම්යක්. ඒ අවස්ථාවේදී, අපි භෞතික වශයෙන් කාමාවවර භුමියේ සිටියාට, සිත වශයෙන් රුපාවචරයි. රුපාවචර ප්‍රථම දායානය, රුපාවචර දූතිය දායානය, රුපාවචර තෘතිය දායානය, රුපාවචර වතුර්ථ දායානය කියන මට්ටම වලට සිත දියුණු කරනකොට, ඒ ඒ සිත්වල තිබෙන්නේ රුපාවචර ධම්යයි. ඒ රුපාවචර ධම්, කුසල් වෙනවා. මේ ඇහ නෙවෙයි සලකන්නේ. සිත්වල

පහලවෙන නාම ධම් විකයි. කුසල වශයෙන් සළකන්නේ රුපාවචර ධම්යි.

දැන් මේ භාවනා කරගෙන තිටපු කෙනාගේ ඇග කාමාවචරයි. සිත රුපාවචරයි. නමුත්, විත්තජ රුප කොටසකුත් තියෙනවා. ඒවාත් විකක් ඇදිලා යනවා රුපාවචරයට. සිත නිසා උපදිත්තාවූ විත්තජ රුප වික ගැවසෙන්නේ කාමාවචර ඇහේ, නමුත් ආරම්ණය වශයෙන් රුපාවචරයි.

දැන් මෙතන විශේෂයෙන්ම සළකාගන්නේ, මේ ධම්තා විකයි. ඒ කියන්නේ නාම ධම් සමුහය සිය.

දැන් මේ අය භාවනාකරලා බ්‍යාන සහිතව මිය පරලෝචන යනවා. මිය ගිහිල්ලා බ්‍යාන සිත්වලට අනුව බ්‍රහ්ම ලෝක හතරක උපදිතාවා. ඒ උපදිත්තය ලබාදෙන සිත් වික ඔක්කොම විපාකයි. බ්‍රහ්ම ලෝකයට ගියේ විපාකයක් හැවියට සිය. රුපාවචර කුසල වැඩුනේ කාම ලෝකයේයි.

එතකාට, මේ රුපාවචරයට අයිති ධම්තා වික කුසල වශයෙනුත් මෙනෙහිකරනවා. අව්‍යාකෘත වශයෙනුත් මෙනෙහි කරනවා. ඒ කියන්නේ, ‘රුපාවචරේ ධම්මේ කුසලනා ව්‍යවත්තේන්, අභ්‍යාකනත්තේ ව්‍යවත්තේන්’.

රුපාවචරයට අයිති ඒවා කුම දෙකකටයි මෙනෙහි කරන්නේ. කුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා, එහෙම නැත්තම්, අව්‍යාකෘත වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා. අකුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරන්නේ නැහැ. ඇයි

අකුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරන්නේ නැත්තේ? භාවනා කරනාකාට කොහොන්ද අකුසල්? රුපාවචන අකුසල් කියලා ජාතියක් තැහැනේ.

අකුසල් ඔක්කොම කාමාවචනයි. ඒ නිසා තමයි කාමාවචන ඩුමියේ ආකාර 3 කට ව්‍යවස්ථාපනය කළේ. කාමාවචන ඩුමියේ, ‘කුසලනෝ වචන්නේති, අකුසලනෝ වචන්නේති, අභ්‍යාකනනෝ වචන්නේති’. ඒ වචනවල තිබෙනවා, “තෝ” කියල පදියක්. පාලී භාෂාවේ, සමහර වචනවල අගට “තෝ” දැමීමාත් එහෙම, එයින් කියන්නේ “වශයෙන්” කියන එක. අකුසලනෝ වචන්නේති, කියලා කියන්නේ, අකුසල් වශයෙන්. කුසලනෝ වචන්නේති, කියලා කියන්නේ, කුසල් වශයෙන්. අභ්‍යාකනනෝ කියලා කියන්නේ, අභ්‍යාකන වශයෙන්.

රුපාවචන ඩුමියේ සළකන්න පුළුවන්කම තියෙන්නේ, ව්‍යවස්ථාපනය කරගන්න පුළුවන්කම තියෙන්නේ, සෞයාගන්න පුළුවන්කම තියෙන්නේ, ධම් කුම දෙකයි. කුසල වශයෙන් සහ අව්‍යාකෘත වශයෙන් පමණයි. ඒ අව්‍යාකෘත වශයෙන් සළකන්නේ මොකක්ද? විපාක සිත්. විශේෂයෙන්ම, විපාක සිත් අව්‍යාකෘතයි.

කාම ඩුමියේ හෝ රුප ඩුමියේ ඉන්නා සත්ත්වයෝ භාවනා	කරනාකාට,	ආකාසානක්ද්වායතන, වික්ද්කදාන්කද්වායතන,
		ආකික්ද්වක්ද්වායතන, නේවසක්ද්කදානාසක්ද්කදායතන කියන අරුපාවචන ඩුමියට අදාල ද්‍යාන සිත් පහලවෙනවා. ඒ ද්‍යානවල ආරම්මණ

සලකුණු වෙනස්. ඒවා සියුම නාම ධම්, සක්දීජා ධම්. ඒ පහලවෙන සිත් වලට කියනවා, අරුපාවවර කුසල් කියලා. තවම, උප්පත්ති වශයෙන් අරුපාවවර ලෝකයට හිහිල්ලා නැතිවූනත් භාවනා කරනාකාට පහලවෙන්නේ අරුපාවවර කුසල් සිත්.

කාම ඩුමියේ හෝ රුප ඩුමියේ ඉන්නා සත්ත්වයෝ අරුපාවවර දායාන ව්‍යුහ මරණීන් මතු අරුපාවවර බුහ්ම ලෝකයේ උපදිනවා. උපදින්නේ විපාකයක් හැටියට. එතකාට, අරුපාවවර බුහ්ම ලෝකයේ තියෙන්නේ විපාක සිත්.

දැන් අරුපාවවර ඩුමියට අයිති ධම් දෙකක් තියෙනවා. එකක් කුසල වශයෙන්. අනිත් එක අව්‍යාකෘත වශයෙන්.

දැන් මේ විදියට ධම් කාණ්ඩ 7 ක් ගැන කතාකලා. කාමාවවර ඩුමියේදී මෙනෙහි කරනවා, කුසල්, අකුසල් සහ අව්‍යාකෘත වශයෙන්. රුපාවවර ඩුමියේ මෙනෙහි කරනවා, කුසල් සහ විපාක අව්‍යාකෘත වශයෙන්. අරුපාවවර ඩුමියේ මෙනෙහි කරනවා, කුසල් සහ විපාක අව්‍යාකෘත වශයෙන්.

ර්ලහට, 4 වෙනි ඩුමිය, ‘අපරියාපන්න ඩුමිය’. එහි ධම් 9 ක් තියෙනවා. මාගි සිත් 4 සි, එල සිත් 4 සි, නිවාන යාතුවසි. මේ ධම් 9 ට කියනවා, ‘නව ලෝකෝන්තර ධම්’කියලා.

මේ අපරියාපන්න ධම් විකේ, මාගි සිත් 4 සි, සෝච්චන් මාගි සිත්, සකෘතාගාමී මාගි සිත්, අනාගාමී මාගි සිත්, අර්හත් මාගි සිත්. මේ මාගි සිත් 4 සලකනවා, කුසල් වශයෙන්.

‘අපරියාපන්නේ ධම්මේ කුසලතෝ වවත්නේන්ත්’. මෙවා කුසල ධම් කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා.

ර්ලහට තියෙනවා, සේවාන් එල සිත, සකංදාගාමී එල සිත, අනාගාමී එල සිත, අර්හත් එල සිත සහ නිවාන බාතුව. මේ ධම් 5 සලකාගන්නවා, අව්‍යාකෘත ධම් වශයෙන්. ‘අපරියාපන්නේ ධම්මේ අභ්‍යාකතතෝ වවත්නේන්ත්’. එල ධම් අව්‍යාකෘතයි. ඇය එල ධම් අව්‍යාකෘත වෙන්නේ? ඒකෙන් ආයෙන් මොකක්වත් උපද්‍වත්න්නවත්, මොකක්වත් කරන්න බැරි නිසා. මාර්ග සිත්වලින් හසුකරදුන් නිවාන බාතුව විදිම වශයෙන් පහලවෙනවා.

අපි අවසානයේදී අවබෝධ කරගන්නේ මොකක්ද? අපි දැන් අකුසල් අයින් කර කර, කුසල් වඩිනවා. රුපාවචර කුසලුත් වඩා, අරුපාවචර කුසලුත් වඩා, අවසානයේදී ලෝකෝත්තර කුසලුත් වඩා නවතින්නේ අව්‍යාකෘතයක් අවබෝධ කරගැනීමෙන්. නිවාන බාතුව කියලා කියන්නේ අව්‍යාකෘත ධම්යක්. සමහර තැනාක කියනවා නිවාන බාතුව කුසල් ධම් කියලා. ඒ කියන්නේ පොදු හැදින්වීමක් හැටියට පමණයි. නමුත් ධම් හැටියට විශ්‍රාජ කිරීමේදී, නිවාන බාතුව අව්‍යාකෘත ධම් ස්වභාවයක්.

දැන් ලෝකෝත්තර ධම් 9, කුසල් සහ අව්‍යාකෘත වශයෙන් කොටස් දෙකකට ව්‍යවස්ථාපනය වෙනවා.

මෙන්න මේ භූමි භතරේම තියෙන, එනම්; කාමාවචර භූමියේ, රුපාවචර භූමියේ, අරුපාවචර භූමියේ, සහ

අපරියාපන්න භුමියේ, එකමුතුවෙන ඒ ධම් සමූදාය, කුසල, අකුසල, අව්‍යාකෘත හැටියට සැලකු ඔක්කොම ධම් කාණ්ඩ 9 ක් වෙනවා. ඒ නිසා, ඒ ධම් 9 ම, ඔය විදියට බලන්න පුළුවන් නිසා, බලන්න පුළුවන් සාන්ස්‍යක් තියෙනවා. ඒ ධම්වල වෙනස් වෙනස් ආකාර බලන නුවණක්, භුමි වශයෙන්, ධම් වශයෙන් වෙනස් කර කර බලන සාන්ස්‍යට කියනවා, ධම්තා නවයක් ව්‍යවස්ථාපනය කරන, සලකුණු කරන සාන්ස්‍ය කියලා. ඒකට කියනවා, ‘ධම්ම නානාත්තේ සාන්ස්‍ය’ කියලා. ධම්තානාත්තේ සාන්ස්‍යයෙන් තමයි ඔය වැඩි කරන්න පුළුවන්කම තියෙන්නේ.

දැන් මෙතන ධම් කාණ්ඩ නවයක් ගැන කියනවා.

අපී කළින් කිවිවා තව ධම් කාණ්ඩ 9 ක් ගැන. ඒකටත් කියනවා ‘නව ධම්ම වවත්තානේ පස්ස්ක්දා’ කියලා. ඒ කියන්නේ, මූලික ධම් හැටියට, “ධානු එස්ස වේදනා සක්ද්ක්දා සංක්ෂේප ජන්ද පරිලාභ පරිදේශන පරිලාභ” ක්‍රියාත්මකවෙන ධම්. යම්කිසි ආරම්මණයකට බැසුගත්තා විදියෙන් ක්‍රියාත්මක වෙන ධම් 9 තමයි එතනදි කිවිවේ.

මෙතනදි කිවිවේ, මේ ඔක්කොම වික භුමි හැටියට, භුමි 4 ක වැඩකරන ධම් හැටියටයි.

තවත් එකක් කිවිවා, මේ ධම් ඇතිවෙනකොට, එක ධම්යක් මුල්වෙලා ඉදිරියට වැඩිගෙන යනවා කියලා. ඒ ධම් විකට කිවිවා ‘ඡාමොජ්ජ මූලික ධම් නවය’ කියලා. ලාඛාල සතුවකින් පටන්ගෙන, ඒක මෝරලා වැඩිලා ප්‍රේතියක් බවට

පත්වෙනවා. ඒක පදනම්වලා පස්සද්ධිය, සැහැල්ලුබව ඇතිවෙනවා. එය පදනම් කරගෙන සැප වේදනාවක් දැනෙනාවා. ඒ එක්කම සමාධිය, ඒකාග්‍රතාවය වැඩෙනවා. සමාධිය පදනම්වලා යථාභුත ඇළානය කියන ප්‍රඥාව පහලවෙනවා. ස්කන්ධ ධමීයන් ගැන ප්‍රඥාව පහලවෙනකාට ඒවා ගැන කලකිරීමක් ඇතිවෙනවා. ලෝකයේ හේතු එල ධමී පිළිබඳව, ස්කන්ධ පංචකය පිළිබඳව එපාවීමක් ඇතිවෙනවා. ඒ කලකිරීම හේතුවෙනවා මාගි ඇළානයට හෙවත් විරාගයට. ඒකෙන් තමයි, අව්‍යාකෘත ධමීය කියලා කතාකරපු විමුක්ති පන්දුක්‍රාව කියන ක්‍රාණයට පත්වෙන්නේ.

දැන් බලන්න, මේ පාමොජ්ජය කියන තරුණ ප්‍රීතිය, නිවන් ගමනක යෙදෙන කෙනාට පිහිට වෙන විදිය. යම්කිසි තරුණ, ලා සතුවක් පදනම් කරගෙන ධමී මාර්ගයේ ගිහිල්ලා, ඒකට වැටිලා ඉදිරියට ගිහිල්ලා, නිවන් අවබෝධ කිරීමෙන් කෙළවරවෙන තැනවත් පිළිවෙළට යන ධමී 9 ක් තියෙනවා.

නවයේ කොටස් 4 ක් තියෙනවා. ඒ නවයේ කොටස් 4 ගත්ත ගමන්, ඔක්කොම ටික සම්පූණීය.

8

මෙතන තියෙනවා පාමොජ්ජ, තරුණ ප්‍රීතිය මූලික කරගෙන ඒක භරභා ඉදිරියට යන ධමීයන් තවයක්. ඒවා ‘නව පාමොජ්ජ මූලිකා ධමීමා’ හැටියට හැඳුන්වනවා.

තව එකක් තියෙනවා, යෝනිසෝ මනසිකාරය මූල්කරගත්ත ධමී 9 ක්. ‘නව යෝනිසෝ මනසිකාර මූලිකා ධමීමා’. යෝනිසෝ මනසිකාරය පවත්වමින් නුවණීන්

මෙනෙහි කරනවා. එකක් තමයි අනිතා වගයෙන් මෙනෙහිකරනවා. “අනිවිවතො, දුක්බතො අනත්තතො විරාගතො නිරෝධතො”. අනිතා වගයෙන්, දුක් වගයෙන්, අනාත්ම වගයෙන්, මෙනෙහි කරනකාට, අනිතා වගයෙන් වැටහෙනකාට, මෙවා වැඩක් තැහැ, නිතා නැහැ, අසාරයි. මෙවා එක විදියකට රඳා පවතින්නේ නැහැ කියලා, වික වික දැනෙන්න පටන්ගන්නවා.

සක්මන් භාවනා කරනකාට, බනක් අහනකාට, විත්තානුපස්සනාව වඩනකාට, වික වික දැනෙන්න පෙනෙන්න පටන්ගන්නවා. එහෙම දැනෙනකාට, අනිතා වගයෙන් මෙනෙහි කරනකාට, ඒ වැටහීමත් එක්ක, ඒ වැටහීම පදනම්වෙවිව, සතුටක් ඇතිවෙනවා. එක හරි ලා සතුටක්. හැබැයි, එක දිගටම කරගෙන යන්නට ඕනෑ. මෙනෙහි කරන්නට ඕනෑ. එතකාට, මෙනෙහි කිරීමත් වැඩිවෙනවා. සතුට ඇතිවීමත් වැඩිවෙනවා. ඒ පාමොජ්ජ ගතිය තව විකක් වැඩිලා ප්‍රිතිමත් ගතියකට දියුණු වෙනවා. අනිතා වගයෙන්, දුක් වගයෙන්, අනාත්ම වගයෙන් යෝනිසේ මතසිකාරය කරගෙන යනකාට, මේ දියුණුව හැදෙනාවා.

අනිතා වගයෙන් මෙනෙහි කරගෙන යනකාට, සතුටක් ඇතිවලා, සතුට ප්‍රිතියක් බවට පත්වෙලා, ඒ ප්‍රිතිය වැඩිලා වැඩිලා, පස්සද්ධී ගතියක් ඇතිවෙනවා. විදිහිනා ක්‍රාණය වැඩිනකාට, තමන්ගේ සිතේ සැහැල්ලු ගතියක්, ගාන්ත ගතියක් හොඳව ඇතිවෙනවා.

ඒ අවස්ථාවේදී වේදනාව මෙනෙහි කරගෙන යනකාට, මුලදී බොහෝම අමාරුයි. ඒත් දිගටම මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරගෙන යනකාට, වේදනාව හසුවෙලා, අනිතා වශයෙන් මෙනෙහි කිරීම නිසාම, ඒ බව වැටහෙනකාට, අපට සන්තෝෂයක් ඇතිවෙනවා. ඒ සන්තෝෂය ඇතිවෙනකාට වේදනාවත් නැතිවෙලා ගිහිල්ලා, අමුතු සැහැල්ලු ගතියක් ඇතිවෙනවා. දැන් වේදනාව සැප වේදනාවකට පරිවත්තාය වෙනවා.

දැන් සැහැල්ලුයි, සැපයි. දැන් තවදුරටත් විද්‍යානා කරගෙන යනවා. සමාධියක් ඇතිවෙනවා. විද්‍යානා සමාධිය එනකාට, යෝනිසේෂ් මනසිකාරය පවත්වපු නිසා, ධම්තා 5 ක් ඇතිවෙනවා.

ඒ ධම්තා 5, ආචාර පස්සේ, යථාගුත ඇළානය කියන තැනැදි, මෙන්න මේ සමාධිය ඇතිවෙනවා. එතකාට තේරෙනවා, මෙන්න මේකට තමයි දුක කියන්නේ කියලා. ඒ නිසා, යථාගුත ඇළානයෙන් දකිනවා, එකක් තමයි සතාය වශයෙන්ම දුක කියලා. ඒ තමයි 6 වෙනි ඇළානය.

ඒ වගේම, යථාගුත ඇළානයෙන් දකිනවා, මේ තමයි දුක් ඇතිවෙන ජේතුව කියලා. ඒ තමයි 7 වෙනි ඇළානය.

නැවතත් යථාගුත ඇළානයෙන් දකිනවා, මේ තමයි නිවන හෙවත් දුක් නැති තැන කියලා. ඒ තමයි 8 වෙනි ඇළානය.

ර්ලහට, යථාභුත ඇළානයෙන් දකිනවා, මේ තමයි මාගිය. මේ තමයි මෙනෙහිකිරීම. ඒ තමයි 9 වෙනි ඇළානය.

එතකොට, යථාභුත ක්‍රාණය යටතේ මෙතන තියෙනවා වතුරායිය සත්‍ය ධ්‍යුම්පූරු පිපැන්වන, මතුකරවන, අවබෝධ කරවලාදෙන, ඇළාන ධ්‍යුම් 4 ක්. සමාධිය දක්වා කාරණා 5 සි, ඇළාන ධ්‍යුම් 4, ඔක්කොම ධ්‍යුම් කාරණා 9 ක් වෙනවා.

දැන් මෙතැන කියන මේ යථාභුත ක්‍රාණය ඇතුළේ අර පාමොජ්ජ මූලික ධ්‍යුම් හැටියට කියවුනු තැන යථාභුත ඇළානය, නිබිඩාව, විරාගය, විමුක්නිය වෙන වචන වලින් කියලා තියෙන්නේන් මේ විකම තමයි. ඒ වතුරායිය සත්‍යයම වෙනත් වචන වලින් ධ්‍යුම් වලට අනුව කියා දිපු විදියයි.

මෙතැන, හරියට ම සත්‍ය ක්‍රාණ භතර නම් වශයෙන් කියනවා. ‘දුක්ඛ, සමුද්‍ය, නිරෝධ, මාගි’ කියලා. කලින් විස්තරයේදී වැඩිගෙන යන ධ්‍යුම් වශයෙන් කියනවා. ඕක තමයි වෙනස.

මෙතැනත් තියෙනවා ධ්‍යුම් 9 ක්. නවය බැගින් ධ්‍යුම් කාණ්ඩ 4 ක් තියෙනවා.

මේ ධ්‍යුම් වික අවබෝධ කරගන්ව නම්, අපි හොඳව මෙනෙහි කිරීමම තමයි පවත්වන්න ඕනෑ වෙන්නේ.

ප්‍රත්‍යුවෙක්කා කරමින් ආහාර ගැනීමේදී සමාධිය වැඩිනවා. සමාධි තියෙන සිතේ එකඟහාවය එක්ක තමයි බන් පතට, ක්‍රියාවට, හපන එකට, රස විදින එකට

යොමුවෙන්නේ. ඒ ඒ වෙනස්කම දැකින්න පුළුවන්කම නියෙන්නේ, සමාධි ගුණය යම් පමණකට එතන හැඩගැහුනොත් විතරයි. සමාධි ගුණය නැති කෙනාට ඒක ජේන්නේ නැහැ.

ඒ නිසා, මේ යෝනිසෝ මනසිකාරය පැවැත්වීම ඒ තරම්ම වටිනා, ග්‍රේෂ්‍යවූ, උතුම්වූ, ධම්යක්.

ඉතින් අද මේ පින්වතුන්ට මේ ක්‍රානු ධම් යටතේ මෙන්න මේ කරුණු රික තරමකට සිහිපත් කරදීම තමයි සිද්ධ කළේ. ඒ නිසා, හොඳින් ධම් මනසිකාරය කරන්ට, මෙවා මෙනෙහි කරන්නට බය නැතුව ඉදිරිපත්වෙන්න.

සැම දෙනාටම සුවසේ වතුරායිය සත්‍ය ධම්ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා මෙමත්‍යෙන් ප්‍රාථිනාකරනවා.

සැම දෙනාටම තෙරුවන් සරණය!

සාඛු! සාඛු!! සාඛු!!!

හන්තේ ජීතාලංකාර

අනිවිතතෝ මනසිකරෝතෝ පාමොත්තං ජායන්
පළුදිතස්ස පිති ජායන්
පිති මනස්ස කායෝ පස්සම්හෙත්නි
පස්සද්ධ කායෝ සූබං වේදේති
සූචිතෝ විත්තං සමාධියන්
සමාහිතෙන විත්තෙන යථාභුතං ජාහාන්, පස්සන්

ඩාතු නානත්වය නිසා ස්ථිර නානත්වය
ස්ථිර නානත්වය නිසා වේදනා නානත්වය
වේදනා නානත්වය නිසා සක්දිකා නානත්වය
සක්දිකා නානත්වය නිසා සංකප්ප නානත්වය
සංකප්ප නානත්වය නිසා තන්ද නානත්වය
තන්ද නානත්වය නිසා පරිලාභ නානත්වය
පරිලාභ නානත්වය නිසා පර්යේෂණ නානත්වය
පර්යේෂණ නානත්වය නිසා පටිලාභය